



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,683 — FRIDAY, JUNE 18, 1954

(Published by Authority)

PART I: SECTION (I) — GENERAL

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Proclamations by the Governor-General ..	—	Government Notifications ..	895
Appointments, &c., by the Governor-General ..	—	Price Orders ..	—
Appointments, &c., by the Public Service Commission ..	893	Central Bank of Ceylon Notices ..	—
Appointments, &c., by the Judicial Service Commission ..	893	Revenue and Expenditure Returns ..	—
Other Appointments ..	894	Miscellaneous Departmental Notices ..	906
Appointments, &c., of Registrars ..	—	Notice to Mariners ..	—
		“Excise Ordinance” Notices ..	—

PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries for fee or reward, &c.
PART VI published with this Issue contains List of Jurors and Assessors

Appointments, &c., by the Public Service Commission

No. 268 of 1954

A 51/54

THE Public Service Commission has been pleased to order the following acting appointments in the Department of Government Electrical Undertakings with effect from May 15, 1954, till Mr E C FERNANDO, Chief Engineer and Manager, Electrical Undertakings, resumes duties —

- (1) Mr E P SWAN, Deputy Chief Engineer and Manager, to act as Chief Engineer and Manager,
- (2) Mr A V FRUGTNIET, Electrical Engineer, Selection Grade, to act as Deputy Chief Engineer and Manager

E G GOONEWARDENE,
Secretary,
Public Service Commission

Office of the Public Service Commission,
P O Box 500,
Colombo 1, June 14, 1954

No 269 of 1954

THE Public Service Commission has been pleased to order the following appointments —

A 140/53

Mr P NADESAN, C C S, Additional Secretary to the Prime Minister and Director of Civil Aviation, to act as Information Officer, in addition to his own duties, with effect from May 28, 1954, until further orders

893—J, K. B 36207-3,190 (6/54)

A 1

A 132/49

Mr P G. MALKANI, Specialist in Animal Husbandry (Diseases), to act as Deputy Director (Animal Husbandry) and Government Veterinary Surgeon, Department of Agriculture, in addition to his own duties, with effect from June 5, 1954, during the absence out of the Island of Mr T M. Z MAHAMOOTH

A 63/53

Messrs D A. DE SILVA and W P S R JAIWEERA to be Probationers in the Ceylon Overseas Service with effect from June 9, 1954

E G GOONEWARDENE,
Secretary,

Public Service Commission
Office of the Public Service Commission,
P O. Box 500,
Colombo 1, June 14, 1954

Appointments, &c., by the Judicial Service Commission

No. 270 of 1954

THE Judicial Service Commission has been pleased to make the following appointments —

No JAA/19A/49

Mr M M I KARIAPPER to be, in addition to his other duties, Additional District Judge, Gampaha, on 19th. June, 1954, to hear D C Gampaha Case No 1490

No JL/3/48

Mr. A. WIJAYARATNE to act, in addition to his other duties, as Commissioner of Requests, Colombo, and Additional Magistrate, Colombo, on 9th June, 1954, during the absence of Mr. J. E. A. ALLES

No JM 36/48.

Mr. P. S. W. AREYAWARDENA to be, in addition to his other duties, Additional Magistrate, Mannar, and Additional District Judge, Mannar, at Madhu Camp, from 22nd June, 1954, to 3rd July, 1954, or until further orders.

No. JM/15/50

Mr. W. B. IMBULDENIYA to be, in addition to his other duties, Additional Magistrate, Kandy, and Additional Magistrate, Badulla-Haldumulla, from 14th to 17th June, 1954, or until further orders.

No JAA/1/48

Mr. K. SUBRAMANIAM to be Additional Magistrate, Anuradhapura, and Additional District Judge, Anuradhapura, on 11th June, 1954, to hear M. C. Anuradhapura Case No. 17908

No JL/24/48

Mr. T. F. BLAZE to be Additional District Judge, Badulla, Additional Magistrate and Additional Commissioner of Requests, Badulla-Haldumulla, and Additional District Judge, Batticaloa, on 14th June, 1954, during the absence of Mr. D. J. R. GUNAWARDENE, or until further orders

No. JAA/21/48

Mr. E. V. DE ALWIS to be Additional Magistrate, Gampola, and Additional District Judge, Kandy, on 12th June, 1954, to hear M. C. Gampola Case No. 8208

No. JAA/57/48

Mr. S. PASUPATHY to be Additional Magistrate and Additional Commissioner of Requests, Vavuniya, and Additional District Judge, Vavuniya, from 14th to 30th June, 1954, or until further orders.

No. JAA/8/48

Mr. S. N. VELUPILLAI to be Additional Magistrate, Batticaloa, and Additional District Judge, Batticaloa, on 19th June, 1954, to hear M. C. Batticaloa Case No. 19470.

No JAA/40/48

Mr. B. R. G. WIJEKON to be Additional Commissioner of Requests, Matale, on 22nd June, 1954, to enable judgment to be delivered in C. R. Matale Case No. 11670.

No JAA/1/48

Mr. S. NATARAJA to be Additional Magistrate, Anuradhapura, and Additional District Judge, Anuradhapura, on 14th June, 1954, to enable sentence to be passed in M. C. Anuradhapura Case No. 19004

No JL/31A/54

Mr. P. MARAPANA to be Additional District Judge, Ratnapura, and Additional Magistrate and Additional Commissioner of Requests, Ratnapura, on 18th June, 1954, during the absence of Mr. A. L. JAYASURIYA, or until further orders

No. JL/70A/51

Mr. W. P. BANASINGHE to be Additional Magistrate and Additional Commissioner of Requests, Chilaw, Additional District Judge, Chilaw, Additional Magistrate and Additional Commissioner of Requests, Puttalam, and Additional District Judge, Puttalam, on 10th June, 1954, during the absence of Mr. C. B. WALGAMPAYA, or until further orders

No. JL/63/48.

Mr. A. C. KANAGASINGAM to be Additional District Judge, Trincomalee, and Additional Magistrate and Additional Commissioner of Requests, Trincomalee, on 18th and 19th June, 1954, during the absence of Mr. W. G. SPENCER, or until further orders

No. JB/AA M/54

Mr. S. PASUPATHY to act as President, Rural Court, Vavuniya South, and Additional President, Rural Court, Mannar, in Vavuniya and Mannar Districts, on 14th, 16th to 19th, 21st to 26th and from 28th to 30th June, 1954, or until further orders

No JRL 13/52.

Mr. H. P. GUNASEKERA to act as President, Rural Court, Kadawata, Meda and Nawadun Korales, in Ratnapura District, on 8th and 9th June, 1954, during the absence of Mr. J. E. LANGANTILEKE, or until further orders

No. JRL. 16/48

Mr. S. M. POOPALAPILLAI to act as President, Rural Court, Eravur, Koralai, Bintenne and Manmunai North Pattus, in Batticaloa District, on 14th June, 1954, during the absence of Mr. M. T. JAINU DEEN, or until further orders

No. JRL. 9/48.

Mr. M. E. DALPETHADO to act as President, Rural Court, Pitigal Korale North and South, in Chilaw District, on 14th June, 1954, during the absence of Mr. A. S. HERAT GUNARATNE, or until further orders.

V. MANICAVASAGAR,
Secretary,

Judicial Service Commission.

Office of the Judicial Service Commission,
P. O. Box 573,
Colombo, 12th June, 1954

Other Appointments

No. 271 of 1954

No. POL/5/23

THE Honourable the Minister of External Affairs has been pleased to recognise Mr. FREDERICK JAMES FRISBY as Honorary Consul for Bolivia at Colombo.

GUNASENA DE SOYZA,
Permanent Secretary,
Ministry of External Affairs.

No. 272 of 1954

M/D E.A.—No D 32/Rect.

ROYAL CEYLON NAVY—PROMOTIONS

To be Midshipmen with effect from May 1, 1954—

Cadet L. S. DISSANAYAKE, Royal Ceylon Navy
Cadet K. J. R. SERPANCHY, Royal Ceylon Navy
Cadet D. E. WEERASINGHE, Royal Ceylon Navy.
Cadet M. R. RAJASINGHAM, Royal Ceylon Navy.

G. DE SOYZA,
Permanent Secretary,
Ministry of Defence and External Affairs.

Colombo, May 12, 1954.

No. 273 of 1954

THE following transfer in the Ceylon Civil Service takes effect from the date notified below.—

No. 74/2/37(MF).

Mr R. SELVADURAI to be Assistant Controller of Establishments, General Treasury, with effect from June 4, 1954

A G RANASINHA,
Secretary to the Treasury.

The Ministry of Finance,
The Galle Face Secretariat,
Colombo 1, June 14, 1954

No. 274 of 1954

No AM. 18/1/54

IN pursuance of the powers delegated by His Excellency the Governor-General to him in that behalf, the Honourable the Minister of Justice has appointed—

(1) Mr F L POULLER to be a Justice of the Peace and Unofficial Magistrate for the judicial district of Tangalla with effect from the 7th June, 1954,

(2) Mr. E. J. A. BASNAYAKE to be a Justice of the Peace for the judicial district of Kandy with effect from the 19th May, 1954,

(3) Mr M M SHAFIE to be a Justice of the Peace for the judicial district of Colombo with effect from the 7th June, 1954,

(4) Mr T. RAJASUNDARAM to be a Justice of the Peace for the judicial district of Jaffna with effect from the 7th June, 1954

The Honourable the Minister of Justice has, under section 120 of the Criminal Procedure Code (Cap 16), appointed—

(1) Mr S B DELUNGAHAWATTE to act as Inquirer for Udapalata Korale in Udukinda Division, Badulla District, from the 2nd June, 1954, until the resumption of duties by Mr P. B. RATNAYAKE;

(2) Mr. S. M. THEOPHILUS to act as Inquirer for Manmunar South and Eruvil Porativu Pattus, Batticaloa District, while acting in the office of Divisional Revenue Officer of the said Pattus, from the 3rd June, 1954, until the resumption of duties by Mr N VETHARANYA SEYONE;

(3) Mr K. P. S. WIJETUNGA to act as Inquirer for Kumbalwela Korale, Badulla District, from the 4th June, 1954, until the resumption of duties by Mr. W B M M B WIJEKON;

(4) Mr. V. DEVANAYAGAM to act as Inquirer for Manmunar East Division, Batticaloa District, while acting in the post of Udayar of the said Division, from the 5th June, 1954, until the resumption of duties by Mr T MYLVAGANAM

L. B. DE SILVA,
Permanent Secretary to the
Ministry of Justice

Colombo, 14th June, 1954

No. 275 of 1954

THE Honourable the Minister of Home Affairs has been pleased to appoint Mr KIMMANTUDARALALAGE SRISOMA TILAKARATNE to be a Notary Public throughout the judicial division of Galle, with residence and office at Dorape and an additional office at Habaraduwa and to practise as such in the Sinhalese language

B. F. PERERA,
Permanent Secretary to the
Ministry of Home Affairs

Colombo, June 5, 1954

Government Notifications

ELECTION OF A SENATOR

IT is hereby notified for general information that the House of Representatives on June 10, 1954, elected Mr. Edward Wilmot Kannangara, C.B.E., a Senator under section 9 (1) of the Ceylon (Constitution and Independence) Orders in Council, 1946 and 1947, in place of the elected Senator M. Shums Cassim whose seat became vacant upon his death on May 20, 1954.

R. ST. L. P. DERANIYAGALA,
Clerk of the House of Representatives
Colombo, June 10, 1954

No. 30/1/48 (ET/DC)

PURSUANT to the 2nd section of the Minutes on Pensions, it is hereby notified that the holder of the office specified below is entitled to pension—

Department of Fisheries

Chief Inspector, whilst held by Mr A M A Cader

A. G. RANASINHA,
Secretary to the Treasury.

General Treasury,
Colombo, June 8, 1954

No J 42/50

IN terms of section 3 of the Children and Young Persons Ordinance, No 48 of 1939, as amended by Ordinance, No 13 of 1944, and by the Proclamation dated 4th February, 1948, published in *Government Gazette* No. 9,828 dated 5th February, 1948, the Honourable the Minister of Justice has been pleased to appoint the following Judicial Officers, while holding their present appointments, to be, in addition to their duties, Children's Magistrates—

Mr. B. Paramakuru ... for the judicial division of Mannar with effect from 14th June, 1954

Mr. B. G. S. David ... for the judicial division of Jaffna with effect from 28th June, 1954

L. B. DE SILVA,
Permanent Secretary to the
Ministry of Justice.

Colombo, 11th June, 1954.

L D.—B 133/49.

THE GAL OYA DEVELOPMENT BOARD ACT, No. 51 OF 1949

Order under Section 37

BY virtue of powers vested in me by section 37 of the Gal Oya Development Board Act, No. 51 of 1949, I, Puchi Banda Bulankulame, Minister of Lands and Land Development, do by this Order amend the first Schedule to that Act by the insertion, immediately after the words and figures "Cattle Trespass Ordinance (Chapter 331)", of the words and figures "Entertainment Tax Ordinance, No 12 of 1946"

P B BULANKULAME,
Minister of Lands and Land Development
Colombo, June 10, 1954.

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 263 OF 1954

Reference No. LA/LRO/53/22—J/LLD/193/53

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 2, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development

<i>I</i>	SCHEDULE	<i>II</i>
<i>Government Agent, Assistant Government Agent or other authorized officer</i>		<i>Description of Land</i>
The Acquiring Officer, North-Western Province	..	Lot 1 in preliminary plan A 1,220

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 264 OF 1954

Reference No. Q. 4401/J/LLD/2587.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 7, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

<i>I</i>	SCHEDULE	<i>II</i>
<i>Government Agent, Assistant Government Agent or other authorized officer</i>		<i>Description of Land</i>
The Acquiring Officer, Western Province	..	Lots 1, 2, 3, 4, 5, 6, 7 and 8 in preliminary plan A 3,183

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 265 OF 1954

Reference No. LRO. 72/J/LLD/555/53.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 7, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

<i>I</i>	SCHEDULE	<i>II</i>
<i>Government Agent, Assistant Government Agent or other authorized officer</i>		<i>Description of Land</i>
The Acquiring Officer, Northern Province	..	Lots 1 and 2 in preliminary plan A 1,841

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 266 OF 1954

Reference No. LRO. 73/J/LLD/556/53.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 7, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

<i>I</i>	SCHEDULE	<i>II</i>
<i>Government Agent, Assistant Government Agent or other authorized officer</i>		<i>Description of Land</i>
The Acquiring Officer, Northern Province	..	Lots 1 and 2 in preliminary plan A 1,842

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 267 OF 1954

Reference No LRO 76/J/LLD/603/53.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, PUNCHI Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 7, 1954

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I
Government Agent, Assistant Government
Agent or other authorized officer
The Acquiring Officer, Northern Province

II
Description of Land

.. Lots 1 and 2 in preliminary plan A 1,866

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 268 OF 1954

Reference No. L 3410/J/LG/2447.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, PUNCHI Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 2, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I
Government Agent, Assistant Government
Agent or other authorized officer
The Acquiring Officer, Matale District

II
Description of Land

.. Lots 1 and 2 in preliminary plan A 2,019

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 269 OF 1954

Reference No. LA/7376/J/HLG/1161.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, PUNCHI Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 2, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I
Government Agent, Assistant Government
Agent or other authorized officer
The Acquiring Officer, North-Western Province

II
Description of Land

.. Lots 1 and 2 in preliminary plan A 1,219

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 270 OF 1954

Reference No. LA/7706/J/E/2721.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, PUNCHI Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 7, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I
Government Agent, Assistant Government
Agent or other authorized officer
The Acquiring Officer, North-Western Province

II
Description of Land

... Lot 107 in supplement No. 1 to final village plan 2,183

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 271 OF 1954

Reference No LM 5268/J/E/1091.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 4, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

<i>I</i> Government Agent, Assistant Government Agent or other authorized officer	<i>II</i> Description of Land
The Acquiring Officer, Kegalla District	.. Lots 265 and 266 in supplement No. 1 to final village plan 171

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 272 OF 1954

Reference No LB. 2000/J/AL/1758

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 8, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

<i>I</i> Government Agent, Assistant Government Agent or other authorized officer	<i>II</i> Description of Land
The Acquiring Officer, Matara District	.. Lot 2 in preliminary plan A 1,432

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 273 OF 1954

Reference No LRO. 70/J/LLD/393/53.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 8, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

<i>I</i> Government Agent, Assistant Government Agent or other authorized officer	<i>II</i> Description of Land
The Acquiring Officer, Northern Province	.. Lot 1 in preliminary plan A 1,818

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 274 OF 1954

Reference No LA/LRO/53/45—J/LLD/418/53.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 8, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

<i>I</i> Government Agent, Assistant Government Agent or other authorized officer	<i>II</i> Description of Land
The Acquiring Officer, North-Western Province	.. Lots 18, 19, 21, 22 and 17 in combined supplement No. 1 to final village plans 211, 72 and 204

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 275 OF 1954

Reference No. LA. 3472/J/LLD/160/53 (VE).

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 9, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I
Government Agent, Assistant Government
Agent or other authorized officer
The Acquiring Officer, Matale District

II
Description of Land

.. Lots 1, 2 and 3 in preliminary plan A 2,034

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 276 OF 1954

Reference No. LA. 933/J/HLG/2188.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 9, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I
Government Agent, Assistant Government
Agent or other authorized officer
The Acquiring Officer, Northern Province

II
Description of Land

.. Lots 1, 2, 3, 4 and 5 in preliminary plan A 1,851

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 277 OF 1954

Reference No. LD. 4464/J/E/1836.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 9, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I
Government Agent, Assistant Government
Agent or other authorized officer
The Acquiring Officer, Central Province

II
Description of Land

.. Lots 3, 4, 5 and 6 in preliminary plan A 1,983

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 278 OF 1954

Reference No. LA/7623/J/E/2343.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 9, 1954

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I
Government Agent, Assistant Government
Agent or other authorized officer
The Acquiring Officer, North-Western Province

II
Description of Land

.. Lot 102 in supplement No. 2 to final village plan 479

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 279 OF 1954

Reference No. LA/7679/J/H/2683.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punched Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 10, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I <i>Government Agent, Assistant Government Agent or other authorized officer</i>	II <i>Description of Land</i>
The Acquiring Officer, North-Western Province	Lot 11 in supplement No. 2 to final village plan 1,278

THE LAND ACQUISITION ACT, No. 9 OF 1950

Order under Section 36

ORDER No. 280 OF 1954

Reference No. LP. 6210/J/HLG/503.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Punched Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, June 10, 1954.

P. B. BULANKULAME,
Minister of Lands and Land Development.

SCHEDULE

I <i>Government Agent, Assistant Government Agent or other authorized officer</i>	II <i>Description of Land</i>
The Acquiring Officer, Southern Province	Lot 1 in preliminary plan A 1,471

NOTIFICATION

IT is hereby notified that the Honourable the Minister of Lands and Land Development has been pleased in terms of section 11 (1) of the Land Settlement Ordinance (Cap 319), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,828 of February 5, 1948, to appoint Mr. W. D. Gunaratne, C.C.S., to be a member of the Appeal Board with effect from June 7, 1954, in place of Mr. R. H. Wickremasinghe, who has ceased to be a member of the Board.

C. B. P. PERERA,
Permanent Secretary,
Ministry of Lands and Land Development,
Secretariat,
Colombo, June 7, 1954.

- 3 Mr. A. Nanediri
- 4 Mr. V. E. de Saram
- 5 Mr. W. P. M. Karunaratne
- 6 Mr. M. Alvapillai
- 7 Mr. H. B. Attanayaka

C. B. P. PERERA,
Permanent Secretary,
Ministry of Lands and Land Development,
Colombo, June 10, 1954.

**LAND DEVELOPMENT ORDINANCE
(CHAPTER 320)**

THE Honourable the Minister of Lands and Land Development has been pleased under section 6 (1) of the Land Development Ordinance to appoint the following Land Officers in addition to their duties, Land Officers for the whole Island with effect from June 10, 1954:—

1. Mr. S. D. J. Arsecularatne
2. Mr. J. Mahawadu

L. D.—B.—277/40

THE ANTIQUITIES ORDINANCE, No. 9 OF 1940

ORDER made by the Minister of Education by virtue of the powers vested in him by section 18 of the Antiquities Ordinance, No. 9 of 1940, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

M. D. BANDA,
Minister of Education,
Colombo, 14th June, 1954.

Order

The ancient monuments specified in the Schedule hereto are hereby declared to be protected monuments for the purposes of the Antiquities Ordinance, No 9 of 1940.

SCHEDULE

The stone pillars of the tenth century shrine and the image house built in 1806 in the premises of Totagamu Vihara (otherwise known as Ratpat Vihara) situated in the village of Telwatta in the Divisional Revenue Officer's Division of Wellaboda Pattuwa, in the District of Galle, in the Southern Province

NOTIFICATION UNDER SECTION 18A (9) AND (10) OF THE FISHERIES (AMENDMENT) ACT, No. 25 OF 1952

THE Report of the Arbitrator appointed to inquire into the dispute that has arisen between the local beach seine fishermen of Pottuvil and the migrant oru fishermen regarding fishing and the beaching of fishing boats by the migrants in Ulla Bay, and the capture of bait by migrant fishermen in the Ulla Bay precincts, is hereby published for public information.

2. Any person who has made representations in response to the notice under section 18A (3) of the Fisheries (Amendment) Act, No 25 of 1952, published in the *Ceylon Government Gazette* of March 12, 1954, desiring to make written representations to the Minister of Commerce, Trade and Fisheries, should do so in writing before the expiration of one month from the date of the publication of this notification.

S F AMERASINGHE,
Permanent Secretary,
Ministry of Commerce, Trade and Fisheries

Colombo 3, June 5, 1954.

Pottuvil Fishing Dispute**REPORT**

This is a dispute that has arisen between the local beach seine fishermen of Pottuvil who have formed themselves into a society known as the Kathiraya Fishing Society and the migrant oru fishermen from Tangalla and adjoining villages regarding fishing and the beaching of fishing boats in Ulla Bay and the capture of bait by migrant fishermen in the Ulla Bay precincts.

The Society was constituted in 1942 with 20 members all of the Muslim community residing at Pottuvil. The 20 foundation members are not members of the Society now. About 80 men have, at various times, been members of the Society and have resigned and new members have joined. In short, though the name of the Society has remained constant, it is a fluctuating body. Prior to 1942, the inhabitants of Pottuvil did not indulge in fishing as an occupation but have thrown hand nets into the sea adjoining the beach during the season when fish is plentiful and have caught fish for personal consumption. Now the Society uses the Karavalai (Madel) net in the sea by the beach of Ulla Bay and catches fish as an occupation. The Society owns a boat in which the members go out into the sea off the beach and lay their net at a particular spot free from rocks. The Karavalai net cannot be used at a spot where there are rocks. The Society has a wadiya on the beach where the net and other materials are housed.

The boat of the Society is beached in front of this wadiya, and by that portion of the sea where they do their fishing. The Society commences its fishing at about 7 a.m. and ends by about 10 or 11 a.m. Sometimes when fish is plentiful, fishing may be continued till about 2 p.m. The migrant fishermen, also a fluctuating body, indulge in deep sea fishing. For many years, from the time the oldest witness can remember, these migrant fishermen have visited this coast during the months of January to March for a period of about 75 days and pursued their occupation. They used to come in about 10 to 25 or 30 boats which are beached at Ulla Bay to the South of the spot where the Society's boat is beached at some distance away. On permits obtained from the Government Agent they would erect wadiyas sufficient for their number close to their boats on Crown land. They housed their utensils and reside in them during the season. I have visited the spot. It is a sheltered portion of the Bay near which there is a coconut grove, a well and good water for their use. It is possible to approach this spot by van or lorry and traders make use of these vehicles to remove what they purchase from the fishermen. From all points of view it is an advantageous spot. The evidence is that this spot has been used by the migrant fishermen for many years. Bait is caught among the rocks by the northern and southern promontories of this bay. A number of boats used to go out early in the morning at about 4.30 or 5 a.m. to the one or the other of these promontories. When the bait has been caught, the boats which go to the high seas push off while the others return to the beach at any time between 9 and 11 a.m. The boats which go to the high seas return by 3 or 4 p.m. Parties are agreed with regard to the facts as set out above.

With regard to the points of dispute in relation to the fishing, there is no dispute as to the places where bait is caught. They are caught off the rocky portions of the sea by the northern and southern promontories of the bay. The Society fishermen do not go anywhere near these places. The migrant fishermen do not catch any fish in the portion where the Society uses its Karavalai net. The migrants catch their fish in the open sea miles away. The complaint of the Society is (1) that when the migrants' boats go out to the grounds where bait is caught prior to the commencement of fishing by the Society the fish in the area are dispersed so that the Society is unable to catch any good quantity of fish, (2) by the migrants' boats crossing at other times too, the fish available to the Society is dispersed, (3) the boats which return after catching bait return while the Society is engaged in fishing and run their boats across the net and hauling ropes and have sometimes damaged the net.

With regard to running the boats across the Karavalai net and hauling ropes, the migrant fishermen deny this. I do not think that it is at all likely. Mohamadu Makeem, the Secretary of the Society stated that last year by such running across, their net broke. There is no evidence that any complaint was made to anyone in authority with regard to damaging the net. Several petitions have been sent from time to time to those in authority by the Society or its sympathisers but in none of these is a charge of mischief by damaging the net mentioned. The evidence of Mohamadu Cassim, the Village Headman of Pottuvil, a witness for the Society is that the migrant fishermen do not usually go across that portion of the sea used by the Society. In the event of a storm, they may do so. If, however, it is a fact that after the members of the Society have commenced their fishing operations, the migrant fishermen run their boats across, then the members of the Society have a right of action against such trespassers. In the case of *Arumugam vs Tampaiya* (1893) 2 CLR 205 it was held that where a fisherman has actually begun fishing operations and is prevented by force or by violence or is disturbed therein by another, then an action accrues to him to recover damages. But I do believe that at times when the members of the Society are

not engaged with their net, the boats of the migrant fishermen traverse the portion of the sea used by the Society; particularly when they go out to catch bait on the northern promontory of the bay. It will be shorter that way than to go East and then North. As stated earlier the migrants' boats go out early in the morning before the Society commences fishing.

Before I deal with the question of the dispersal of fish by the disturbance caused by the boats going over the water on which the society catches fish, I think it will be appropriate to discuss the law with regard to fishing rights. In the case of *Lous vs Veyado*, Rain (1872-1875 and 1876) 111, it was held that the right to fish on the coasts of Ceylon is common to everybody. In the case of *Fernando vs Fernando* (1920) 22 NLR 260, it was held that all the King's subjects have a right to fish in the waters of the sea and in all tidal estuaries connected therewith. A fluctuating and uncertain body of people such as the inhabitants of a district cannot by prescription gain a right of fishing against any individual member of the community and still less against the public itself. In the case of *Madappuli vs. Patrick* 54 NLR 365, it was held that under the common law every member of the public has an equal right to fish in any portion of the open sea. Such right may be curtailed, regulated or even abrogated by Statute. They may be regulated but certainly not extinguished by custom. That being so, the law is quite clear that the migrant fishermen have every right to fish in Ulla Bay including the portion where the fishermen of the Society fish. The larger right includes the lesser right of taking their fishing boats across the portion used by the Society fishermen. The common law right has not been abrogated by Statute.

In view of the legal position, the question as to whether fish disperse when water is disturbed by boats sailing through has lost its importance. I have however obtained the opinion of Dr. J. C. Medcof, an expert in matters relating to habits of fishes. He states: "fish of any particular variety do not behave the same under all conditions. While spawning or actively feeding, they will sometimes allow people to wade about in their schools. At other times they are highly sensitive and a school playing about a warf will sometimes be frightened merely by a shadow passing over them. When frightened the school usually moves only a few feet and does not break up. Each species of fish seems to have some peculiar reaction patterns but these vary with age and circumstance. Thus it is impossible to render an opinion that cannot be challenged on such matters and it would be false and dishonest to make any didactic statements. However, our opinion is that at depths of 2-4½ fathoms (12'-25'), boats especially non-motorized boats are likely to have no significant effect on the behaviour of fish especially at night when they cannot see." The substance of his opinion would appear to be that a shoal of fish may move a few feet away when disturbed but will not disperse.

With regard to the use of the shore to beach their boats, they are beached some distance away from the spot where the Society beaches its single boat and no inconvenience is caused to the Society. The law with regard to the use of the shore is that "the use of the sea-shore is as common to all as that of the sea." *Attorney-General vs. Pitche* (1892) 1 S.C.R. 11.

In the circumstances I am unable to hold that the migrant fishermen have in any way exceeded their common law rights or have acted in any wrongful manner. The complaint of the Kathiriya Society should be rejected.

Quite outside the fishing dispute, it was alleged that the migrant fishermen molest the women of Passarakudah when they pass the wadiyas of the migrant fishermen when going to and returning from Pottuvil; that when the men are away from the village of passarakudah, the migrant fishermen go to that village and frighten the women. These allegations are denied by the migrant fishermen. I think this is a

gross exaggeration. No complaint had been made to any Headman or Court of any specific instance of any such molestation.

I appreciate that feelings between the local fishermen and the migrants are not cordial. It would appear that on Independence Day, 1948, the lion flag was hoisted in some part of the village of Pottuvil by local Sinhalese inhabitants. The Muslim inhabitants objected and there was a riot. The migrant fishermen played no part in this riot. It unfortunately happened that they were in these coasts during that time. Hence there is a vicarious ill-feeling against them. There is also a certain amount of jealousy because the migrant fishermen catch large quantities of fish in the high seas off this coast and make good profits. I therefore thought it desirable for the purpose of ensuring future peace between the two sections that the migrant fishermen be asked, as suggested by the Society, to beach their boats on the beach at Kudakalli some distance south of the southern promontory of Ulla Bay. The migrants have raised two objections to this proposal. One is it is inaccessible by road. There is no way for traders to get to that beach by lorry or van. A new road of about 1 or 1½ miles will have to be constructed. Also other amenities like a good well will have to be provided. I inquired from the migrants as to whether they would be willing to beach their boats there and take up their abode in wadiyas constructed by that beach in the event of such road and other amenities being provided. They still objected on the second ground that there are rocks beneath the surface of the water by this beach rendering the approach to the beach dangerous. I could not have the sea in that area surveyed to test the accuracy of this statement. But the fact that Punchi Singho, some years ago, dragged a madel net in that area and abandoned it as unsatisfactory on the ground that there are rocks is an indication that there is substance in the objection. I also suggested to the migrants that they might beach their boats in Arugam Bay opposite the Resthouse. That would be a considerable distance away from the fishing grounds of the Society to the North but between the two promontories referred to earlier. The migrants pointed out that at that spot the drop from the shore to the sea is very steep and that therefore it would be dangerous. Komari is several miles away from this area and the fishing season there appears to be different. Hence my attempts to bring about a peaceful settlement has failed.

May 29, 1954

R. R. SELVADURAI,
Arbitrator

**NOTIFICATION UNDER SECTION 18A (3) OF
THE FISHERIES (AMENDMENT) ACT,
No. 25 OF 1952**

IT is hereby notified for the information of the public that I have been appointed as arbitrator to inquire into the dispute that has arisen between the fishermen of Piyadigama and the fishermen of Kataluwa regarding fishing rights at Kitulanwala in Piyadigama West.

2. All persons desiring to make written representations with regard to the subject matter of the dispute should forward them to reach the office of the Director of Fisheries on or before 12 noon on Thursday, June 24, 1954.

3. The public inquiry into the subject matter of this dispute will take place at the Committee Room of the Galle Kacheheri at 10 a.m. on Friday, July 2, 1954.

Colombo, June 12, 1954.

T. W. ROBERTS,
(Arbitrator).

FORM 4A

The Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949

NOTICE UNDER SECTION 10 OF THE ACT

I, Herbert Ernest Tennekoon, Commissioner for the Registration of Indian and Pakistani Residents, do hereby give notice, under section 10 of the Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949, that I shall make order allowing each such application under sub-section (1) of section 4 of the Act as is specified in the Schedule hereto unless any written objection to the making of such order, together with a statement of the grounds or facts on which such objection is based, is received by me from any member of the public within a period of one month from the date of publication of this notice

Every statement of objection shall contain the full name and address of the person making the objection.

Colombo, June 14, 1954.

H. E. TENNEKOON,
Commissioner for the Registration of Indian and Pakistani Residents.

SCHEDULE

<i>Number and Date of Application</i>	<i>Name and Address of Applicant for Registration as a Citizen of Ceylon</i>
C 892—15.5.50	.. Edward Ratnam Swamydason, 16, 25th Lane, Green Path, Kollupitiya, Colombo 7
C 3202—14.6.51	.. Alagan Sangilly, F Block, Room No. 10, Railway Quarters, Dematagoda
C 3551—27.6.51	.. Munisamy Pootchy Palanivel Vellasamy, C. I. C., 213/2, Main Street, Colombo 11
C 6944—23.7.51	.. Suppiah Ramachandren, 50, Mosque Lane, Colpetty, Colombo 3
I 938—20.1.51	.. Periyanan Ramasamy, Woodstock Estate, Rozella
I 3236—23.5.51	.. Vellaian Muthaiah, Westhall Estate, Kotmale
I 5562—29.7.51	.. Ponnappen Selambaram, Ulapane Estate, Ulapane
J 1647—27.5.51	.. Karuppiyah Palaney, Hallowella Estate, Norwood
K 1082—27.11.50	.. Shunmugam Nadesan, Wanarajah Group, Lower Division, Dickoya
L 1256—13.11.50	.. Ramiah Rengasamy, Cooroondoowatte Estate, Gampola
L 1261—13.11.50	.. Marappen Nagammal, Cooroondoowatte Estate, Gampola
L 6258—15.6.51	.. Selambaram Palaniaie, Choughleigh Estate, Pussellawa
X 2367—25.5.51	.. Periyam Thandavan, 2nd Division, Attampitiya, Bandarawela
X 4366—23.6.51	.. Anaikutty Palaniappan, Glenanore Estate, Haputale

FORM 4B

The Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949

NOTICE UNDER SECTION 10 OF THE ACT

I, Herbert Ernest Tennekoon, Commissioner for the Registration of Indian and Pakistani Residents, do hereby give notice, under section 10 of the Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949, that I shall make order allowing each such application under sub-sections (1) and (2) of section 4 of the Act as is specified in the Schedule hereto unless any written objection to the making of such order, together with a statement of the grounds or facts on which such objection is based, is received by me from any member of the public within a period of one month from the date of publication of this notice.

Every statement of objection shall contain the full name and address of the person making the objection.

Colombo, June 14, 1954.

H. E. TENNEKOON,
Commissioner for the Registration of Indian and Pakistani Residents.

SCHEDULE

<i>Number and Date of Application</i>	<i>Name and Address of Applicant for Registration as a Citizen of Ceylon</i>	<i>Name and Relationship to Applicant of each Person whose Registration as a Citizen of Ceylon Applicant seeks to procure simultaneously with Applicant's Registration as a Citizen of Ceylon</i>
C 1237—25.8.50	.. Narayanan Nair Krishnan Nair, City Pharmacy, Pannala	Palaniammal (wife), Sarojini Ammal (daughter), Thiyagarajah (son)
C 1526—19.10.50	.. Muthuveeran Manuel, 124, Wattagehara, Maharagama	Savanthipoo (wife), Mariaie (daughter), Gobathy (daughter), Saraswathy (daughter)
C 3229—21.6.51	.. Karuppan Krishnan, 107/3, Gintupitiya Street, Colombo 13	Santhanammal (wife)
C 3265—1.5.51	.. Molangil Krishnan Atehuden, 27/3, St. Mary's Lane, Mattakuliya, Mutwal, Colombo	Kaliamma (wife), Pushpaveni (daughter), Ramachandra (son), Asokan (son), Lalitha (daughter)
C 3290—17.6.51	.. Karuwathy Pappukutty Madhavan, 480/99, Galle Road, Wellawatta, Colombo 6	Emaline Nona (wife), Subathra (daughter), Karunakaran (son), Chandrawathie (daughter)
I 4—14.8.50	.. Veeman Balasubramanyam, Hydro-Electric Scheme (Garage), Norton Bridge	Selamboo Ammal (wife), Vijayalakshemee, Yuwathie, Srimathi (children)

<i>Number and Date of Application</i>	<i>Name and Address of Applicant for Registration as a Citizen of Ceylon</i>	<i>Name and Relationship to Applicant of each Person whose Registration as a Citizen of Ceylon Applicant seeks to procure simultaneously with Applicant's Registration as a Citizen of Ceylon</i>
I 181—12.10.50	Sithambaram Muthusamy Kandasamy Pillai, Raxawa Bazaar, Nawalapitiya	Alagammal (wife), Dharmalingam <i>alias</i> Nadaraja (son), Muthulakshmy <i>alias</i> Sellamma (daughter)
I 5533—29.7.51	Palany Vethie, Olapane Estate, Ulapane	Segappy (wife), Vallammai <i>alias</i> Arraie (daughter), Karuppaie <i>alias</i> Veerai (daughter), Sellammah (daughter), Suppiah (son)
J 2487—22.4.51	Palaniandy Sellan, Adam's Peak Estate, Maskeliya	Veerammah (wife), Sellammah (daughter)
J 8619—3.6.51	Chettiappan Shanmugam, Adam's Peak Estate, Maskeliya	Rajaletchumie <i>alias</i> Rajaluxmy (wife), Selvanayagam (son), Mohauraj (son)
K 909—25.10.50	Nallan Murugan, Darrawella Estate, Upper Division, Dickoya	Subramaniam (son)
K 3317—15.6.51	Seeniah Veeraputhiran <i>alias</i> Arumugam, 325, Main Street, Hatton	Thangammal (wife), Parameswari (daughter)
L 1155—24.12.50	Mayan Karuppan, Harmony Division, Nayapane Estate, Pussellawa	Vairy (wife)
L 1172—24.12.50	Muthuveeran Sithambram, Harmony Division, Nayapane Estate, Pussellawa	Pon Alagie (wife), Sunna Kamalam (child)
L 1244—13.11.50	Caruppan Suppiah, Cooroondoowatte Estate, Gampola	Kavery (wife)
L 1357—13.11.50	Sandanam Anthony, Cooroondoowatte, Gampola	Soosymari (wife)
L 2244—11.3.51	Pambayan Sabapathy, Somerset Estate, Udahentenne, Gampola	Patchiamma (wife), Nayagam, Selvam (children)
L 3483—1.5.51	Sannasy Suppiah, Castlemilk Estate, Gampola	Pitchaie (wife), Rasamma, Pooranam, Maheswari (children)
L 3519—4.5.51	Palaniandy Ponniah, Castlemilk Estate, Gampola	Meyathal (wife), Carliamma, Alagu, Maruthae, Selvaraj (children)
L 3529—1.5.51	Muthucaruppen Palanimuthu, Castlemilk Estate, Gampola	Velamma (wife), Thangaiah, Kanthimathy, Ampkapathy, Sithirangi, Thavapragasam, Sivakolunthu (children)
L 3591—5.5.51	Periya Caruppan Palanivale, Orion, Gampola	Mariaie (wife), Karuppiah, Periya Karuppiah <i>alias</i> Thesukamoorthy (children)
L 4494—2.7.51	Pitchamuthu Sinniah, Sogama Estate, Pussellawa	Mangaie (wife), Renganathan (son), Sellaie (daughter)
L 4497—2.7.51	Munyandy Carupiah, Sogama Estate, Pussellawa	Sevanamma (wife), Pambayan (son), Supramaniyam (son), Thangavelu (son), Ranamma (daughter), Murgiah (son)
L 4617—16.6.51	Ramalingam Vettivel, Black Forest Estate, Pussellawa	Letchumie (wife)
L 7798—9.7.51	Sithambaram Pillai Muthusamy, Raxawa Estate, Nawalapitiya	Meenambal (wife), Sivalingam (son), Thiyagaraju (son)
L 8253—7.6.51	Karupiah, son of Vythie, Old Nilambe Estate, Galaha	Sinnapillai (wife), Nagamuthu, Sevanoo, Parwathy (children)
V 2560—15.3.51	Palaniandy Muthucaruppan, Hanipha Division, Passara Group, Passara	Rengamah (wife)
X 936—30.11.50	Ramasamy Marudamuthu, Kinnallan, Ella	Pappoo (wife), Neelawathy (daughter), Pappaie (daughter), Govindasamy (son), Meenatchi (daughter), Kannama (daughter)
X 941—30.11.50	Alagan Subramaniam, Kinnallan, Ella	Erulaie (wife), Amarawathie, Silambaram, Dharmalingam, Kathirveloo (children)
X 942—30.11.50	Veerañ Kannayaram, Kinellan, Ella	Letchimie (wife), Kuppaie (daughter), Supparayan (son), Poongam (son)
X 4449—23.6.51	Natchimuthu Snnasamy, Glenanore Estate, Haputale	Papoo (wife)
X 4630—30.6.51	Ramakavundan Rengasamy, Leangawella Estate, Bandarawela	Pommaie (wife), Ramakavundan (child)
X 4678—30.6.51	Suppiah Alagiri, Leangawella Estate, Bandarawela	Soranam (wife), Shanmugam, Ramiah, Ponniah, Kaniamma, Suppiah, Kandasamy, Karupanan, Palaniamma, Subramaniam, (children)
X 4740—10.7.51	Veeran Pitchkkaran, Leangawella Estate, Bandarawela	Pitchaie (wife), Theyagaraju, Jayaletchumi (children)
X 6753—22.7.51	Karuppan Angamuthu, Brauching Estate, Welimada	Thangama (wife), Mutu (child)
X 7042—29.7.51	Marimuthu, son of Sinniah, Neluwa Estate, Bandarawela	Pitchaie (wife), Sivapackiam (daughter), Annapooranam (daughter), Selvarajah (son), Satchythanathan (son)

<i>Number and Date of Application</i>	<i>Name and Address of Applicant for Registration as a Citizen of Ceylon</i>	<i>Name and Relationship to Applicant of each Person whose Registration as a Citizen of Ceylon Applicant seeks to procure simultaneously with Applicant's Registration as a Citizen of Ceylon</i>
Z 42—3.1.51	.. Govindan G. Rasoo, Poonagalla Group, Poonagalla, Bandarawela	Theivanaiammal (wife), Saraswathie (daughter)
Z 160—7.5.51	.. Poovan Veerappan Duraisamy, Blackwood Estate, Lower Division, Haputale	Sinnapillay (wife), Selvam, Theivaney (children)
Z 309—3.6.51	.. P. Andy Peramaie, Blackwood Estate, Haputale	Kaneson (son), Rajaratnam (son), Seethay (daughter), Sellamany (son)
Z 764—20.6.51	.. Pitchy Andrew Devadason, Wiharegalla Estate, Haputale	Kadiravail, Neelachie, Thambiraj (children)
Z 2184—3.7.51	.. Awaday Colandavale, Thotulagalla Estate, Haputale	Selambaie (wife), Rajagowal (son)
Z 5219—30.7.51	.. Vethanayagam Sellathurai, Berragalla Estate, Haputale	Parimalam (wife), Saraswathy (daughter), Visalatchy (daughter)
BB 7—19.10.50	.. Vel Periasamy, Massena Estate, Balangoda	Sandanam (wife), Dorai Rajah, Nadarajah, Ponnudurai, Saundra Ammal, Sellathurai (children)
BB 2059—13.5.51	.. Raman Periavelu, Cecilton, Balangoda Group, Bogawantalawa	Theivanai (daughter)

FORM 7

The Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949

NOTIFICATION UNDER SECTION 16 (1) (C) OF THE ACT

IT is hereby notified, under section 16 (1) (c) of the Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949, that each person specified in column I of the Schedule hereto was, on the date specified in the corresponding entry in column II of that schedule, registered as a citizen of Ceylon in the register of citizens kept under section 16 (1) (a) of the Act.

Colombo, June 14, 1954.

H. E. TENNEKON,
Commissioner for the Registration of Indian and Pakistani Residents.

SCHEDULE

<i>I</i> <i>Name and Address of Person Registered as a Citizen of Ceylon</i>	<i>II</i> <i>Date of Registration</i>
Marthal Avvai Devi <i>alias</i> Grace Asirvatham, c/o D. S. Asirvatham, Pannipitiya	May 25, 1954
Muthucaruppan Carupaie <i>alias</i> Arasaie, Lower Waloya, Loolecondera Group, Deltota	do.
Arumugam Durairaj Rajamany Peradeniya Estate, Peradeniya	do.
Perumal Kalimuthu, Wahatennewatte, Ranawane Road, Katugastota	do.
Karuppiyah Ramalingam, Fiscal's Office, Kandy	do.
Kanthen Karunathen, Syston Estate, Alawatugoda	do.
Alagan Mayalagoo, Relugas Estate, Madulkelle	do.
Pitchey Thresa Puspan, Pussapitiya, Wattegama	do.
Peravan Muniandy, Baharundrah Estate, Kotmale	do.
Sengan Sevanu, Laxapana Estate, Maskeliya	do.
Sinniah Alagamal, Paragalla Estate, Nawalapitiya	do.
Palani Karuppiyah, Pitiakande Group, Matale	do.
Arunasalam Suppiah, Koswane Estate, Kalkawala	do.
Palaniyandy Karuppiyah, Muwankande Estate, Mawatagama, Kurunegala	do.
Arumugam Veerappan, Nottinghill Group, Mawatagama, Kurunegala	do.
Kannusamy Kumarasamy, Nottinghill Estate, Mawatagama, Kurunegala	do.
Muthamma, w/w Veeramuthu Saminathan, Nottinghill Estate, Mawatagama, Kurunegala	do.
Muniyan Kali, Andigama Estate, Giriulla	do.
Sivanthan Caruppaie, Elladalluwa, Badulla	do.
Ismail Mohamedu, Kosgalla Division, Palmgarden, Ratnapura	do.
Ramasamy Munisamy, Kahahengama Division, Palmgarden Group, Ratnapura	do.
Sinnathamby Doraisamy, Kaliaammal, both of 2, Himbutuwelgoda, Kandy Road, Kelaniya	do.
Muniyandy Kuppusamy, Muthammah, both of Pantiya Estate, Neboda	do.
Appavoo Suppiah, Parwathy, Saraswathy, Korapillai, Golorie, all of Pantiya Estate, Neboda	do.
Santhosamuthu Samathanam Dasan Samathanam, Emalie, Therassa, Regina, all of Hantane Estate, Kandy	do.
Ramasamy Pillai Nagarathnam, Madathy Ammal, both of 61/1, Colombo Street, Kandy	do.
Alagan Sonay, Muthuleetchimie, both of Relugas Estate, Madulkelle	do.
Sinnappen Rayappen, Mariamikel, both of Bowhill Estate, Kotmale	do.
Mookan Sangily, Sellama, Marriaie, Mookaie, Arumugam, all of Bowhill Estate, Kotmale	do.
Arulappen Michel, Michael Packiyannathan, Pranjiammal, all of Gallebodde Estate, Galboda	do.
Arumugam Ammsie, Kathiraie, Arumugam, all of Barcaple Estate, Kotmale	do.
Periyathamby Ramasamy, Parwathie, both of Barcaple Estate, Kotmale	do.
Sickan Solai, Papathi, Kachisammal, all of Barcaple Estate, Kotmale	do.
Isravel Sinnappan, Sevathiyammal, Sinniah, Anthonyamuthu, Isravel, Savarimuthu, Somalai, all of Poyston Estate, Dickoya	do.

I Name and Address of Person Registered as a Citizen of Ceylon	II Date of Registration
Palaniandy Maruthiah, Jeyaletchumie, Karuppiah, all of Laxapana Estate, Maskeliya ..	May 25, 1954
Rengasamy Ramasamy, Varathama, Ramaie, all of Lucombe Estate, Maskeliya ..	do.
Mariaie Perumal, Panchalay, Valliammai, Katheraie, Kengayammal, Muniyammal, all of Lucombe Estate, Maskeliya ..	do.
Savarimuthu Pitcheny, Annammal, both of Parragalla Estate, U. D., Nawalapitiya ..	do.
Thiruvadi Vadivel, Iyammal, both of Parragalla Estate, U. D., Nawalapitiya ..	do.
Corenelis Peter, Mary Paackiam, Arokiam Esther, Jesubatham Selvadurai, Saral Selvamoney, Solomon Devadason, Grace Gnanathai, Paackiawathy Lydia, Jessie, Victoria, Vincent, all of North Delta Estate, Pussellawa ..	do.
Dorasamy Rasiah, Sinnappillai, Mangalespari, Kanagarajah, Kamalam, all of C. G. R. Running Shed, Nawalapitiya ..	do.
Kathan Muthukrishnan, Amirthavalli, Rajeswary, Kobilambal, Saraswathy, all of 47, Kotmale Road, Nawalapitiya ..	do.
P. Perumal, S. Perumal, Letchumy, Veeriah, all of New Peacock Group, O. P. Division, Gampola ..	do.
Sandanam Ponniah, Sivahamy, Navanudam, all of Beaumont Estate, Pussellawa ..	do.
Kitnan Ramasamy, Parwathy, Kitnan, Mariammal, all of Cooroondoowatte, Gampola ..	do.
Sellathevar Koppiyah, Veerammal, Sellammal, Sellathevar, all of Cooroondoowatte, Gampola ..	do.
Odayappan, s/o Karlimuthu, Carly, Sittu <i>alias</i> Sinthamani, Masilamoney, Selvaraju, Jayanagie, all of Beaumont Estate, Lower Division, Pussellawa ..	do.
Murugiah, s/o Suppan, Sitharaie, both of Doragalla Estate, Pussellawa ..	do.
Samuvelpillai Sinniah, Alagi, Letchumy, Sinnammal, Muniandy, Alagiah, all of Warakamura Estate, Matale ..	do.
Krishnaswamy Rengaswamy Velupillai, Meenambal Velupillai, Wijeyalakshimi, Thanam Velupillai ..	September 29, 1953
Thiyagalingam Velupillai .. All of 99/2, Kaldemulla Road, Moratuwa ..	June 1, 1954
Moula Sahibo Bawa Mohideen, Rahuma Beevi, Mohamed Anver, Kadija Umma, Sithi Maleeha, Shekali Umma, Sithie Fauzuna, Mohamed Faez, Mohamed Davood, Izzathul Hamza, Mohamed Ausraff ..	April 26, 1954
Mohamed Jauffer .. All of 111/46, Vincent Street, Aluthkade Ward, Colombo 12 ..	June 2, 1954
Anthony Nambickai Peeris, Josephine Mary Therese Peeris <i>nee</i> Pereira, Anthony Robert Germain Peeris, Franklin Thaddeus Peeris, Francisca Marie Margret Peeris Francis Marie Chitra Peeris, Marie Antonette Indrani Peeris ..	September 25, 1951
Carlton Anthony Francis Peeris .. All of 460, Dematagoda Road, Colombo ..	June 4, 1954
Alamuthu Annusamy, Pappa, Marimuthu, Kamaranjitham ..	January 19, 1954
Navamoney .. All of Ederapolla Group, Bulathkohupitiya ..	June 7, 1954
Adikaie, d/o Periannan, A. Ponnampalam, A. Suthandar, all of Cooroondoowatte Estate, Gampola ..	May 25, 1954

Miscellaneous Departmental Notices

CUSTOMS NOTICE No. 131

Rubber

THE following are the estimated f.o.b. values and rates of export duties for RUBBER for the week commencing Monday, June 20/21, 1954 :—

Estimated f.o.b. value of R. M. A Sheet No. 1 : Re. 1.40 per lb.

Estimated f.o.b. value of Scrap Crepe No. 1 : 95 cents per lb

	Duty	<i>Medical Aid Dues Control and Research Cesses</i>	<i>Replanting Cess</i>	Total
	Rs. c.	Rs. c.	Rs. c.	Rs. c.
Sheet Rubber	15 0	1 40	9 0	25 40
Latex Crepe	15 0	1 40	8 0	24 40
Sole Crepe	15 0	1 40	10 0	26 40
Scrap Crepe	15 0	1 40	—	16 40

No. Exports A/486
H. M. Customs,
Colombo, June 12, 1954.

J. J. G. AMIRTHANAYAGAM,
for Principal Collector.

CATTLE BRANDING, GALLE DISTRICT, 1954

IN terms of the Regulation 3 (3) of the Cattle Branding Regulations published in the *Ceylon Government Gazette* No. 9,181 of October 15, 1943, notice is hereby given that I have appointed the places in this District shown in column 2 of the Schedule attached hereto, where cattle may be brought under Regulation 2 to be branded or rebranded with the communal brandmark fixed for the District on the days indicated in column 3 of the schedule.

The Kachcheri,
Galle, June 7, 1954.

R. H. D. MANDEES,
Government Agent.

Cattle Branding Programme, 1954**B. W. KORALE**

<i>V. H's Division</i>	<i>Date of Branding</i>	<i>Place of Branding</i>
Angagoda ..	July 1 and 2, 1954	V H's Place
Dope ..	July 3 and 5, 1954	do.
Yatramulla ..	July 6 and 7, 1954	do.
Dedduwa ..	July 8 and 9, 1954	do.
Haburugala ..	July 10 and 12, 1954	do.
Totakanatta ..	July 13 and 14, 1954	do.
Mahagoda ..	July 16 and 17, 1954	do.
Rantotuwila ..	July 19 and 20, 1954	do.
Yalegama ..	July 21 and 22, 1954	do.
Gonagala ..	July 23 and 24, 1954	do.
Kaikawala ..	July 26 and 27, 1954	do.
Induruwa ..	July 28 and 29, 1954	do.
Duwemodara ..	July 30 and 31, 1954	do.
Nape ..	August 2 and 3, 1954	do.
Hegalla ..	August 4 and 5, 1954	do.
Ahungalla ..	August 6 and 7, 1954	do.
Galwehera ..	August 9 and 11, 1954	do.
Wellaboda ..	August 12 and 13, 1954	do.
Brahmanawatta ..	August 14 and 16, 1954	do.
Galmangoda ..	August 17 and 18, 1954	do.
Wehitaru (Muslim)	August 19 and 20, 1954	do.
Maduwa ..	August 21 and 23, 1954	do.
Uragasmanhandiya (North)	August 24 and 25, 1954	do.
Uragasmanhandiya (South)	August 26 and 27, 1954	do.
Uragaha ..	August 28 and 31, 1954	do.
Magala (North)	July 1 and 2, 1954	do.
Elpitiya ..	July 3 and 5, 1954	do.
Nawadagala ..	July 6 and 7, 1954	do.
Igala ..	July 8 and 9, 1954	do.
Pituwala ..	July 10 and 12, 1954	do.
Ellatanabadddegama ..	July 13 and 14, 1954	do.
Wallambagala ..	July 16 and 17, 1954	do.
Omatta ..	July 19 and 20, 1954	do.
Goluwamulla ..	July 21 and 22, 1954	do.
Pitigala ..	July 23 and 24, 1954	do.
Amugoda ..	July 26 and 27, 1954	do.
Naranowita ..	July 28 and 29, 1954	do.
Weihena ..	July 30 and 31, 1954	do.
Hattaka ..	August 2 and 3, 1954	do.
Godamune ..	August 4 and 5, 1954	do.
Mattaka ..	August 6 and 7, 1954	do.
Bambarawana ..	August 9 and 11, 1954	do.
Horangalla ..	August 12 and 13, 1954	do.
Niyagama ..	August 14 and 16, 1954	do.
Pinikahana ..	August 17 and 18, 1954	do.
Ambana ..	August 19 and 20, 1954	do.
Porowagama ..	August 21 and 23, 1954	do.

CATTLE BRANDING, KURUNEGALA DISTRICT

IN terms of Regulation 3 (3) of the Cattle Branding Regulations published in *Ceylon Government Gazette* No. 9,181 of October 15, 1943, notice is hereby given that I have appointed the places in this District shown in column II of the Schedule appended below where cattle may be brought under Regulation 2 to be branded or rebranded with the communal brandmark fixed for this District on the days indicated in column III of the schedule.

The Kachcheri,
Kurunegala, May 31, 1954.

A. ARULPIRAGASAM,
Government Agent.

Schedule**CATTLE BRANDING PROGRAMME****WANNI HAT PATTU**

<i>Column I</i> <i>Palatas Served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for Branding</i>
<i>Mioyen Egoda Korale</i>		
Tambutta ..	Tambutta and Tammannewa ..	First Monday and Saturday of every month.
Madige ..	Walpaluwa and Aliyawetunawewa ..	First Sunday of every month
Hettiarachohigama ..	Warawewa ..	First Monday of every month
Giribawa ..	Ihala Giribawa ..	First Tuesday of every month

<i>Column I</i> <i>Palatas Served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for Branding</i>
Gampola	Gampola	First Sunday of every month
Maha Nanneriya	Maha Nanneriya and Peddogama	First Monday and Tuesday of every month
Nahettikulama	Maha Torawa and Nahettikulama	Second Sunday and Wednesday of every month
Nochchiya	V. H's Office, Nochchiya	Third Sunday of every month
<i>Hatalispaha West Korale</i>		
Palukadawala	Palukadawala	First Monday of every month
Madadombe	V. H's Office, Madadombe	First Tuesday of every month
Hettigama	Hettigama	First Wednesday of every month
Mottapettewa	Pambuwaterawana	First Monday of every month
Diullewa	V. H's Office, Diullewa	Every Sunday
Angakkadawala	Potanesiyambalewa	First Sunday of every month
Mahagalkadawala	Mahagalkadawala and Molewa	Second Sunday and third Saturday of every month
Pandipanchawa	Kelegama and Pandipanchawa	Second Monday and Saturday of every month
<i>Hatalispaha East Korale</i>		
Andarawewa	Weliyawa	First Monday of every month
Potanegama	Giratalana and Maha Potanegama	First Tuesday and Wednesday of every month
Hiddewa	Hiddewa and Nitogama	First Sunday and Monday of every month
Mudiyannegama	Kudakatnoruwa	Second Sunday of every month
Ihala Embogama	Ehetuwewa	First Monday of every month
Alutwewa	Gallewa and V. H's Office, Alutwewa	First Sunday of every month
Timbiriya	Eriyawa and Timbiriya	First Monday and Tuesday of every month
Nabadewa	Attanapola and V. H's Office, Nabadewa	First Sunday of every month
<i>Pahalawisedska Korale</i>		
Kattambuwwa	Konwewa and Moragaswewa	First Monday and Tuesday of every month
Mediyawa	Kohombakadawala and Ihalgama	First Tuesday and Wednesday of every month
Kirimetiya	Karuwalagahawatta and Tambarayagama	First Sunday and Monday of every month
Pailigama	Dunupothagama	First Sunday of every month
Maho	Maho and Kumbukwewa	Second Sunday and Monday of every month
Makaduwwa	Makaduwwa and Tumbullegama	Second Sunday of every month
Ullalapola	Ullalapola and Digane	Third Sunday and Monday of every month
Uduweriya	Uduweriya and Kettepahuwa	Fourth Sunday and Monday of every month
<i>Gntihe Korale</i>		
Kumbukwewa	Kumbukwewa and Pannalayagama	First Sunday and Monday of every month
Ipalogama	Ipalogama and Konwewa	First Tuesday and Wednesday of every month
Tammitagama	Tammitagama and Nekatiwaduressa	First Thursday of every month
Walaliya	Kaluperumawa and Walaliya	First Sunday and Tuesday of every month
Bakmiwewa	Borawewa and Bakmiwewa	Second Sunday of every month
Diullewa	Ranarewa and Uda Diullewa	First and second Sundays of every month
Detowa	Udangawa and Detowa	First Sunday and Tuesday of every month
Tambare	Rolowa and Hitokadawala	Second Sunday and Monday of every month
Kirimetiya	Kirimetiya	Third Sunday of every month
Ambanpola	Ambanpola and Kasikote	Fourth Sunday and Tuesday of every month
Waragammana	Waragammana and Nelunpatwewa	First Tuesday and Wednesday of every month
<i>Magul East Korale</i>		
Palugolla	Miwellewa and Palugolla	First Sunday and Monday of every month
Girilla	Girilla and Timbiriya	Second Sunday and Monday of every month
Hulowa	Elagammillewa and Dodangollegama	Third Sunday and Monday of every month
Diullepitiya	Diullepitiya and Mahakirinda	First Sunday and Monday of every month
Talakolawewa	Udunowa and Talakolawewa	Second Sunday and Monday of every month
Kudirawaliya	Ahubodagama and Tambarombuwa	Third Sunday and Monday of every month
Alutgama	Alutgama, Uguressewa and Hudaliyawa	First Sunday, Monday and Tuesday of every month
Mitowa	Mahamitowa and Dehennegama	Second Sunday and Monday of every month
<i>Magul West Korale</i>		
Galpanowa	Abokkagama	First Sunday of every month
Monnekulama	Monnekulama and Kudamitowa	Second Sunday and Monday of every month
Halmbe	Halmbe and Malpanowa	Third Sunday and Monday of every month
Likolapitiya	Likolapitiya and Ihala Mawatagama	Second Sunday and Monday of every month
Hilogama	Hilogama and Udahennegama	First Sunday and Monday of every month
Kadigawa	Pahala Mawatagama and Kadigawa	Third Sunday and Monday of every month
Diullewa	Diullewa and Nammunawa	Fourth Sunday and Monday of every month

<i>Column I</i> <i>Palatas Served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for Branding</i>
<i>Magul Otota Korale</i>		
Diyagama	Diyagama and Galapitiyagama	First and second Sundays of every month
Nikaweratiya	Nikaweratiya and Magallagama	First Monday and Tuesday of every month
Tumbulla	Kiulegama and Tumbulla	Second Tuesday and Wednesday of every month
Olupeliyawa	Olupeliyawa and Unale	Third Sunday and Monday of every month
Hulugalla	Hulugalla and Nabadewa	First Sunday and Monday of every month
Timbiriya	Ihala and Katagamuwa	Second Sunday and Monday of every month
Hammillewa	Hammillewa and Galagedera	Third Sunday and Monday of every month
Hulogedara	Randenigama and Hulogedara	First Sunday and Monday of every month
Bogollagama	Bogollagama and Mawatagama	Second Sunday and Monday of every month
Pinnapolegama	Pinnapolegama and Siyambalewa	Third Sunday and Monday of every month
Kirindigalla	Kirindigalla and Diulegoda	Fourth Sunday and Monday of every month

Katuwana Korale

Kumbukwewa	Kumbukwewa and Potuwewa	First Sunday and Monday of every month
Balalla	Amunakole and Balalla	Second Sunday and Monday of every month
Imbulgodayagama	Imbulgodayagama and Hangilipola	Third Sunday and Monday of every month
Ambagaswewa	Ratmale and Kiralagedara	Fourth Sunday and Monday of every month
Gallewa	Recogama and Kossogama	First Sunday and Monday of every month
Talambuwa	Achhari Hinukwewa and Ihala Talam- buwa	Second Sunday and Monday of every month
Do.	Bamunugama and Godahitigama	Third Sunday and Monday of every month
Karambe	Karambe and Dehennegama	Fourth Sunday and Monday of every month

KATUGAMPOLA HATPATTU

Meddeketiya Korale

Pahala Potuwewa	Potuwewa	First Sunday of every month
Do.	Polpitiya	Second Sunday of every month
Ihala Potuwewa	Bogumulla	Third Sunday of every month
Do.	Pallegedara	Fourth Sunday of every month
Arakyala	Arakyala	First Saturday of every month
Do.	Kekunagolla	Second Saturday of every month
Nettipolagedara	Nettipolagedara	Third Saturday of every month
Do.	Alahitiyawa	Fourth Saturday of every month
Karangomuwa	Dalupothagama	First Sunday of every month
Do.	Karangomuwa	Second Sunday of every month
Karagahagedara	Karagahagedara	First Saturday of every month
Anukkana	Anukkana	Second Saturday of every month
Do.	Unaliya	Third Saturday of every month
Godagama	Godagama	Fourth Saturday of every month
Kurikotuwa	Kurikotuwa	First Sunday of every month
Molligoda	Horambawa	Second Sunday of every month
Do.	Kosgalla	Third Sunday of every month

Yatikaha Korale South

Bihalpola	Bihalpola	First Sunday of every month
Do.	Ganangomuwa	Second Sunday of every month
Barigoda	Poogalla	Third Sunday of every month
Do.	Wahumuwa	Fourth Sunday of every month
Nakkawatta	Nakkawatta	First Saturday of every month
Do.	Ranasgalla	Second Saturday of every month
Ennoruwa	Ennoruwa	Third Saturday of every month
Do.	Tawalandawa	Fourth Saturday of every month
Hakgomuwa	Hakgomuwa	First Sunday of every month
Do.	Yakarawatta	Second Sunday of every month
Kuliyapitiya U. C.	Assedduma	First Saturday of every month
Do.	Pallepitiya	Second Saturday of every month
Do.	Kadurugashena	Third Saturday of every month
Delana	Katupota	First Sunday of every month
Do.	Delana	Second Sunday of every month
Do.	Piduma	Third Sunday of every month
Do.	Tummodera	Fourth Sunday of every month

Yatikaha Korale North

Ihala Gomugomuwa	Epaladeniya	First Sunday of every month
Do.	Gomugomuwa	Second Sunday of every month
Kamburapola	Kamburapola	Third Sunday of every month
Do.	Kadawalagedara	Fourth Sunday of every month
Malwanegedara	Malwanegedara	First Saturday of every month
Do.	Munamaldeniya	Second Saturday of every month
Anukkanhena	Magulagama	Third Saturday of every month
Henegedara	Henegedara	Fourth Saturday of every month

<i>Column I</i> <i>Palatas served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for branding</i>
<i>Karandapattu Korale</i>		
Dahanagedara ..	Dahanagedara ..	First Sunday of every month
Madulupitiya ..	Madulupitiya ..	Second Sunday of every month
Barampola ..	Barampola ..	Third Sunday of every month
Pihimbiya ..	Pihimbiya ..	Fourth Sunday of every month
Karandawa ..	Karandawa ..	First Saturday of every month
Tarana ..	Tarana ..	Second Saturday of every month
Do. ..	Padiwela ..	Third Saturday of every month
Kelegedara ..	Kelegedara ..	Fourth Saturday of every month
<i>Kiniyama Korale</i>		
Bingiriya ..	Bingiriya ..	First Sunday of every month
Maunawa ..	Maunawa ..	Second Sunday of every month
Kudakolawa ..	Kudakolawa ..	Third Sunday of every month
Brahmanayagama ..	Brahmanayagama ..	Fourth Sunday of every month
Manalembuwa ..	Manalembuwa ..	First Saturday of every month
Hendiyapola ..	Hendiyapola ..	Second Saturday of every month
Kiniyama ..	Kiniyama ..	Third Saturday of every month
Galwewa ..	Galwewa ..	Fourth Saturday of every month
<i>Yagampanu Korale</i>		
Weerakodiyana ..	Weerakodiyana ..	First Sunday of every month
Hiriwalpola ..	Hiriwalpola ..	Second Sunday of every month
Ihala Kalugama ..	Ihala Kalugama ..	Third Sunday of every month
Do. ..	Wilhere ..	Fourth Sunday of every month
Wellarawa ..	Wellarawa ..	First Saturday of every month
Kadigomuwa ..	Kadigomuwa ..	Second Saturday of every month
Watuwatta ..	Watuwatta ..	Third Saturday of every month
Dummalasuriya ..	Dummalasuriya ..	Fourth Saturday of every month
Do. ..	Siyambalagasruppe ..	First Sunday of every month
Yagamwela ..	Yagamwela ..	Second Sunday of every month
Do. ..	Etungahakotuwa ..	Third Sunday of every month
Karandawila ..	Karandawila ..	Fourth Sunday of every month
Kappangomuwa ..	Kappangomuwa ..	First Saturday of every month
Do. ..	Kirawewa ..	Second Saturday of every month
Do. ..	Paranagama ..	Third Saturday of every month
<i>Katugampola Korale North</i>		
Mawela ..	Koshena ..	Fourth Saturday of every month
Deegalla ..	Deegalla ..	First Sunday of every month
Dikhera ..	Dikhera ..	Second Sunday of every month
Elatalawa ..	Elatalawa ..	Third Sunday of every month
Kabalawa ..	Kabalawa ..	Fourth Sunday of every month
Kumbalwala ..	Kumbalwala and Pallewela ..	First Saturday of every month
<i>Katugampola Korale South</i>		
Udubaddawa ..	Udubaddawa ..	Second Saturday of every month
Do. ..	Bunnehopola ..	Third Saturday of every month
Bibiladeniya ..	Bibiladeniya and Walpitagama ..	Fourth Saturday of every month
Dunakadeniya ..	Nawasigahawatta and Udawela ..	First Sunday of every month
Palugomuwa ..	Palugomuwa ..	Second Sunday of every month
Udadeniya ..	Udadeniya ..	Third Sunday of every month
Mahimpitiya ..	Mahimpitiya ..	Fourth Sunday of every month
Dandagomuwa ..	Dandagomuwa ..	First Saturday of every month
<i>Medapattu Korale West</i>		
Iriyagolla ..	Iriyagolla ..	Second Saturday of every month
Do. ..	Udugama ..	Third Saturday of every month
Madigepola ..	Kitalahitiyawa ..	Fourth Saturday of every month
Do. ..	Hengawa and Telambugamma ..	First Sunday of every month
Nabirittankadawela ..	Kandanegedara ..	Second Sunday of every month
Do. ..	Horatepola ..	Third Sunday of every month
Bowatta ..	Bowatta ..	Fourth Sunday of every month
Nedalagomuwa ..	Nedalagomuwa ..	First Saturday of every month
Elabodagama ..	Elabodagama ..	Second Saturday of every month
Galyaya ..	Galyaya ..	Third Saturday of every month
Kadirepola ..	Kadirepola ..	Fourth Saturday of every month
<i>Medapattu Korale East</i>		
Narangoda ..	Narangoda ..	First Sunday of every month
Wattegedara ..	Wattegedara ..	Second Sunday of every month
Katugampola ..	Katugampola ..	Third Sunday of every month
Malgomuwa ..	Malgomuwa ..	Fourth Sunday of every month
Dodanpotta ..	Dodanpotta ..	First Saturday of every month

<i>Column I</i> <i>Palatas served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for branding</i>
Bopitiya	Bopitiya Second Saturday of every month
Elibichchiya	Elibichchiya Third Saturday of every month
Kotuwella	Kotuwella Fourth Saturday of every month
<i>Pitigal Korale</i>		
Nalawalana	Nalawalana First Sunday of every month
Do.	Gonawila Second Sunday of every month
Makandura	Makandura Third Sunday of every month
Do.	Ehwila Fourth Sunday of every month
Raddalana	Raddalana First Saturday of every month
Do.	Daraluwa Second Saturday of every month
Do	Wagurewela Third Saturday of every month
Kandepola	Kandepola Fourth Saturday of every month
Do	Pannare First Sunday of every month
Do.	Welhamune Second Sunday of every month
Do.	Hundrapola Third Sunday of every month
Welpalla	Welpalla Fourth Sunday of every month
Do.	Indiwinna and Mutugalayagama First Saturday of every month
Gonulla	Gonulla Second Saturday of every month
Do.	Irabodagama Third Saturday of every month
Do.	Hettirippuwa Fourth Saturday of every month
Sandalankawa	Hendryagala First Sunday of every month
Do.	Hemudawa Second Sunday of every month
Do.	Sandalankawa Third Sunday of every month

DEWAMEDDI HATPATTU

Udukaha Korale

Dehikumbura	Kalugamuwa First Saturday of every month
Do	Ginipenda Second Saturday of every month
Huruggamuwa	Bolana First Sunday of every month
Hanwella	Gonawa Second Sunday of every month
Do	Hanwella First Saturday of every month
Madawala	Uda Tibbatuwawa First Sunday of every month
Do.	Mudunna Second Sunday of every month
Bamunugedara	Pathinwatta First Saturday of every month
Do.	Wegama Second Saturday of every month
Kadadunna	Lokahettiya First Sunday of every month
Do.	Galla Group Second Sunday of every month
Do.	Ranwalagedara Third Sunday of every month

Walgampattu Korale

Wedanda	Wedanda First Saturday of every month
Do.	Dampitiya Junction Second Saturday of every month
Diulgaspitiya	Embalawa First Sunday of every month
Do.	Diulgaspitiya Second Sunday of every month
Bogoda	Nawagatta First Saturday of every month
Itanawatta	Itanawatta Second Sunday of every month
Do.	Mirihampitiya Third Sunday of every month
Mahakeliya	Hanhamunawa First Saturday of every month
Do.	Kelimune Second Saturday of every month
Natagane	Walpola First Sunday of every month
Do.	Badahelagama Second Sunday of every month
Walaliya	Walaliya First Saturday of every month
Do.	Koswatta Second Saturday of every month
Panagamuwa	Meewaddana First Saturday of every month
Watukana	Katupota First Sunday of every month
Do.	Watukana Second Sunday of every month
Panakaduwa	Moonamale First Sunday of every month
Do.	Gantiriyawa Second Sunday of every month
Do.	Pubbowa Third Sunday of every month

Dewamedde Korale

Bamunakotuwa	Dambeliyadda First Saturday of every month
Do.	Malwana Second Saturday of every month
Panawa	Werapola First Sunday of every month
Do.	Pahala Imiyangoda Second Sunday of every month
Wilakatupotha	Wilakatupotha Third Saturday of every month
Do.	Wewagedara Third Sunday of every month
Wariyapola	Wariyapola First Saturday of every month
Do.	Elawitigama Second Saturday of every month
Ipalawa	Ipalawa First Sunday of every month
Nelliya	Nelliya Second Sunday of every month
Medagama	Medagama First Saturday of every month
Habarawa	Habarawa Second Saturday of every month

<i>Column I</i> <i>Palatas served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for branding</i>
<i>Medagandaha Korale</i>		
Magulagama	Padeniya	.. First Saturday of every month
Mamunuwuwa	Naramana	.. Second Saturday of every month
Muwanwellegedara	Mirihanegama	.. First Sunday of every month
Do.	Awlegama	.. Second Saturday of every month
Diulakelo	Karagaswowa	.. First Sunday of every month
Do.	Imbulanogama	.. Second Saturday of every month
Buyawa	Bayawa	.. Third Saturday of every month
Do.	Kalegama	.. Third Sunday of every month
Rambukana	Rambukana	.. Third Saturday of every month
Do.	Kumburupitiya	.. Third Sunday of every month
<i>Baladora Korale</i>		
Beddegama	Witikulo	.. First Saturday of every month
Do.	Pubbiliya	.. First Sunday of every month
Do.	Pannawa	.. Second Saturday of every month
Bamunugama	Bamunugama	.. First Saturday of every month
Do.	Midollawa	.. First Sunday of every month
Baladora	Ihala Baladora	.. Second Saturday of every month
Do.	Pahala Baladora	.. Second Sunday of every month
Halmillakotuwa	Halmillakotuwa	.. First Saturday of every month
Do.	Kattapitiya	.. First Sunday of every month
Kobeigane	Kobeigano	.. Third Saturday of every month
Do.	Hrigolla	.. Third Sunday of every month
Amunukole	Hengamuwa	.. Second Saturday of every month
Do.	Amunukole	.. Second Sunday of every month
Holambalowa	Holambalowa	.. Second Saturday of every month
Do.	Kosgalaawowa	.. Second Sunday of every month
Kitagama	Alahenegama	.. Third Saturday of every month
Do.	Makeliyawa	.. Third Sunday of every month
Beluwawa	Beluwawa	.. First Saturday of every month
Do.	Mecgaswewa	.. First Sunday of every month
Maulla	Boraluwewa	.. Second Saturday of every month
Do.	Welpotuwewa	.. Second Sunday of every month
<i>Giratalane Korale</i>		
Dotella	Madulla	.. First Saturday of every month
Do.	Hunnalombuwa	.. First Sunday of every month
Akurana	Welangolla	.. Second Saturday of every month
Do.	Akurana	.. Second Sunday of every month
Do.	Pallegama	.. Third Saturday of every month
Giratalano	Giratalano	.. First Saturday of every month
Kurudukumbura	Tokowa	.. First Saturday of every month
Do.	Pahala Malagano	.. First Sunday of every month
Moragolla	Kekungalakotuwa	.. Second Saturday of every month
Do.	Kotambepitiya	.. Second Sunday of every month
Hettipola	Hettipola	.. First Sunday of every month
Do.	Anukkano	.. Second Saturday of every month
Diggalagedara	Jayasirigama	.. First Saturday of every month
Do.	Mandapola	.. Second Sunday of every month
<i>Tissawa Korale</i>		
Dorabawila	Dorabawila	.. First Saturday of every month
Do.	Madigemidiyala	.. First Sunday of every month
Kadawalagedara	Kadawalagedara	.. First Saturday of every month
Do.	Kapugama	.. First Sunday of every month
Midiyalo	Lokurugama	.. Second Saturday of every month
Do.	Midiyalo	.. Second Sunday of every month
Gallehepitiya	Gallehepitiya	.. First Saturday of every month
do	Hammahya	.. First Sunday of every month
Katumuluwa	Katumuluwa	.. Second Saturday of every month
Do.	Potuhera	.. Second Sunday of every month
Palawitiya	Kahawitiya	.. Third Saturday of every month
Do.	Ambagolla	.. Third Sunday of every month
Yayagedara	Pallegama	.. First Saturday of every month
Do.	Hatapola	.. First Sunday of every month
Wilbagedara	Wilbagedara	.. Second Saturday of every month
Do.	Dunupota	.. Second Sunday of every month
Medagama	Medagama	.. Second Saturday of every month
Do.	Lenapelassa	.. Second Sunday of every month
Tissawa	Tissawa	.. Third Saturday of every month
Do.	Siyambalawewa	.. Third Sunday of every month
<i>Angamu Korale</i>		
Kandegedara	Pahala Kanogama	.. First Saturday of every month
Do.	Kanapotuhera	.. First Sunday of every month
Moragane	Pahala Moragane	.. Second Saturday of every month

<i>Column I</i> <i>Palatas served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for branding</i>
Dematawa	Ihala Dematawa	Second Sunday of every month
Do.	Angamuwa	Third Saturday of every month
Kanoyaya	Pahala Radawa	First Saturday of every month
Do.	Adukkane	First Sunday of every month
Wetehepitiya	Penalickadawara	Second Saturday of every month
Do.	Galdunupitiya	Second Sunday of every month
HIRIYALA HATPATTU		
<i>Nikawagamapha Korale</i>		
Mamunugama	Mamunugama	First Sunday of every month
Nikawewa	Nikawewa	do.
Madagalla	Nikawewa and Heeralugama	do.
Galgiriyawa	Mamunugama	Second Sunday of every month
Horathgama	Nikawewa	do.
Kambuwatawana	Mamunugama	Third Sunday of every month
Thalandapitiya	Nikawewa	Fourth Sunday of every month
<i>Dingandahe Korale</i>		
Kumbukulawa	Heeralugama	First Sunday of every month
Maeliya	Balagolla V. H's Office	do.
Galathenwewa	Heeralugama	Second Sunday of every month
Hatigomuwa	Heeralugama	do.
Doraweruwa	Doraweruwa V. H's Office	do.
Hatpokuna	Heeralugama	Third Sunday of every month
Ponnilawa	Ponnilawa	Fourth Sunday of every month
<i>Ihala Otota Korale</i>		
Madahapola	D H's Office at Madahapola	First Sunday of every month
Diyature	Marwela	Second Sunday of every month
Makulpotha	Talakolawewa	First Sunday of every month
Nikawehera	Talakolawewa	Second Sunday of every month
Diddeniya and Neeram-mulla	Marwela	do
Panhyadda	Marwela	Third Sunday of every month
Honawa	Nelliya	do.
Gurussa	Marwela	Fourth Sunday of every month
Keralankadawala	Nelliya	do.
<i>Hetahaye Korale</i>		
Gokarella	Udawela and Gokarella	First Sunday of every month
Doluwa	Deeyawa	do.
Ambanpola	Ambanpola	do
Lonawa	Udawela and Gokarella	Second Sunday of every month
Kandulawa	Deeyawa	do.
Karandagolla	Ambanpola	do.
Kandegedara	Udawela and Gokarella	Third Sunday of every month
Knibamuna	Deeyawa	do
Daramitpola	Udawela and Gokarella	Fourth Sunday of every month
Aragama	Udawela and Gokarella	First Sunday of every month
Kandawala	Melsiripara	Fridays and Saturdays of the first and second week of every month
<i>Ihala Wisede Korale West</i>		
Madige Detihange	Madige Detihange	Fridays and Saturdays
Nembilikumbura	Madige Detihange	do.
Bakmeegolla	Madige Detihange	do.
Pannala	Pannala	do
Nelawa	Pannala	do
Thalgodapitiya	Thalgodapitiya	do
Polgolla	Thalgodapitiya	do.
Deheigomuwa	Thalgodapitiya	do
<i>Ihala Wisede Korale East</i>		
Udakendawala	Gopallawa	do
Koswatta	Gopallawa	do
Udattapole	Gopallawa	do.
Ratwita	Gopallawa	do
Thelambugalla	Thelambugalla	do
Balawattala	Thelambugalla	do
Meepitiya	Thelambugalla	do.

<i>Column I</i> <i>Palatas served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for branding</i>
<i>Thittaweligandahe Korale</i>		
Manapaya ..	Manapaya ..	Fridays and Saturdays
Thiawa ..	Manayapa ..	do.
Thittawella ..	Manapaya ..	do.
Tammita ..	Kumbukwewa ..	do.
Jahapagama ..	Kumbukwewa ..	do.
Arankele and Demalmana ..	Kumbukwewa ..	do.
<i>Mahagalboda Egoda Korale</i>		
Peddawa ..	Mukalanyaya ..	do.
Pothuwila ..	Mukalanyaya ..	do.
Hunupola ..	Hunupola ..	do.
Malagomuwa ..	Hunupola ..	do.
Hiripitiya ..	Hunupola ..	do.
Nelawa ..	Hiripitiya ..	do.
Tambagalla ..	Hiripitiya ..	do.
Mukalanyaya ..	Mukalanyaya ..	do.
WEUDAWILLI HATPATTU		
<i>Madure Korale</i>		
Ridigama ..	Ridigama ..	First Sunday of every month
Rambukkandana ..	Ridigama ..	do.
Reddegoda ..	Reddegoda ..	do.
Udahorombuwa ..	Reddegoda ..	do.
Rambodagalla ..	Rambodagalla ..	do.
Gurumada ..	Rambodagalla ..	do.
Panagomuwa ..	Rambodagalla ..	do.
Delwita ..	Delwita ..	do.
Dunumawa ..	Delwita ..	do.
Miyadeniya ..	Pihumbuwa ..	do.
Kandegedara ..	Pihumbuwa ..	do.
Wegama ..	Wegama ..	First Saturday of every month
Ogodapola ..	Wegama ..	do.
Paragoda ..	Paragoda ..	First Sunday of every month
Niyangama ..	Paragoda ..	do.
Gallawa ..	Gallawa ..	First Saturday of every month
<i>Hewanwissa Korale</i>		
Morathiha ..	Kiwisigomuwa ..	do.
Hatharabage ..	Kiwisigomuwa ..	do.
Kandepola ..	Kiwisigomuwa ..	do.
Kongoda ..	Kongoda ..	do.
Ambakote ..	Kongoda ..	do.
Buluwala ..	Buluwala ..	do.
Siyambalangomuwa ..	Buluwala ..	do.
Hewanpola ..	Hewanpola ..	do.
Thalgasputiya ..	Hewanpola ..	do.
Pussella ..	Pussella ..	do.
Jakaduwa ..	Pussella ..	do.
<i>Weuda Korale</i>		
Boyagoda ..	Boyagoda ..	First Sunday of every month
Waraddana ..	Boyagoda ..	do.
Akade ..	Ganegoda ..	do.
Wadiyagoda ..	Ganegoda ..	do.
Paragahadeniya ..	Paragahadeniya ..	do.
Weligepola ..	Ilukkewela ..	do.
<i>Gannewe Korale</i>		
Kahapathwala ..	Kahapathwala ..	First Saturday of every month
Iriminna ..	Iriminna ..	do.
Kalugomuwa ..	Kalugomuwa ..	do.
Dunukewatta ..	Dunukewatta ..	First Sunday of every month
Watareka ..	Watareka ..	First Saturday of every month
Gonagala ..	Ketawala ..	First Sunday of every month
<i>Gandahe Korale</i>		
Meetanwala Udugama ..	Meetanwala Pallegama ..	First Saturday of every month
Meetanwala Pallegama ..	Meetanwala Pallegama ..	do.
Kotikapola ..	Mawatagama ..	do.
Arampola ..	Mawatagama ..	do.

<i>Column I</i> <i>Palatas served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for branding</i>
Pothubowa	Mawatagama	First Saturday of every month
Pilessa	Pilessa	do.
Bulathwatta	Pilessa	do.
Meddawa	Pilessa	do.
Tingolla	Pilessa	do.
Galapitamulla	Etagahawella	do.
Kahandawelipotha	Etagahawella	do.

Mahagalboda Megoda Korale

Mallawapitiya	Mallawapitiya	First Sunday of every month
Millawa	Mallawapitiya	do.
Ranawana	Ranawana	do.
Dematagolla	Ranawana	do.
Mohottawa	Meddegama	First Saturday of every month
Maraluwawa	Meddegama	do.
Yaggepitiya	Thorayaya	do.
Kowana	Thorayaya	do.
Hadirawalana	Hadirawalana	do.
Mahakandegama	Hadirawalana	do.
Waraddana	Rangama	do.
Thalatuwa	Rangama	do.
Pubbowa	Porapola	do.
Goluwawa	Porapola	do.

Kudagalboda Korale

Udadigana	Udabadalawa	First Sunday of every month
Pellandeniya	Udabadalawa	do.
Mapegomuwa	Mapegomuwa	do.
Wewagedara	Mapegomuwa	do.
Kidapola	Mapegomuwa	do.
Minhettiya	Minhettiya	First Saturday of every month
Galgomuwa	Tibbotumulla	do.
Wegolla	Tibbotumulla	do.

Thragandahe Korale

Habage	Wehera	First Sunday of every month
Wilbawa	Wehera	do.
Boyagane	Boyagane	do.
Dambepola	Boyagane	do.
Ihala Talampitiya	Gonna	do.
Pahala Talampitiya	Gonna	do.
Konpola	Tiragama	do.
Thorawatura	Tiragama	do.
Wanduragala	Malkaduwwa	do.
Ratgalla	Malkaduwwa	do.
Indulgoda	Indulgoda	do.
Doratiyawa	Doratiyawa	do.
Katupitiya	Katupitiya	First Saturday of every month
Kurunegala M. C.	Gettuwana	do.
Kurunegala M. C.	Udawalpola	do.

DAMBADENI HATPATTU

Rekopattu Korale

Uhumiya	Uhumiya	First Sunday of every month
Do.	Kohana	Second Sunday of every month
Do.	Sandagalawatta	Third Sunday of every month
Bulupitiya	Bulupitiya	First Sunday of every month
Do.	Galabodagama	Second Sunday of every month
Do.	Siyambalawehera	Third Sunday of every month
Wewelpola	Ambahera	First Sunday of every month
Do.	Wewelpola	Second Sunday of every month
Do.	Danwella	Third Sunday of every month
Godawita	Godawita	First Sunday of every month
Do.	Kadurugahamaditta	Second Sunday of every month
Ahugoda	Ahugoda (Karigalawa)	First Sunday of every month
Do.	do. (Polhituwawatta)	Second Sunday of every month
Do.	Amunugama	Third Sunday of every month
Parakumbura	Panagamuwa	First Sunday of every month
Do.	Mailla	Second Sunday of every month
Tammita	Algama	First Sunday of every month
Do.	Tammita	Second Sunday of every month

<i>Column I</i> <i>Palatas served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for branding</i>
Udugama	Udugama	First Sunday of every month
Do.	Kaduruwella	Second Sunday of every month
Do.	Sevendana	Third Sunday of every month
Do.	Iukgoda	Fourth Sunday of every month
<i>Udapola Medallasa Korale</i>		
Habarawa	Khelwattchena	First Sunday of every month
Do.	Hiripattwella	Second Sunday of every month
Do.	Ginneriya	Third Sunday of every month
Do.	Habarawa	Fourth Sunday of every month
Embalawatta	Henepola	First Sunday of every month
Do.	Imbulana	Second Sunday of every month
Do.	Kumarapediya	Third Sunday of every month
Kalugamuwa	Watukanegedara	First Sunday of every month
Kolambalamulla	Kolambalamulla	First Sunday of every month
Do.	Parabewila	Second Sunday of every month
Do.	Talawattegedara	Third Sunday of every month
Maningomuwa	Bewilgomuwa	First Sunday of every month
Do.	Maningomuwa	Second Sunday of every month
Mawatagama	Mandawela	First Sunday of every month
Do.	Mahapitiya	Second Sunday of every month
Potuhera	Potuhera	First Sunday of every month
Do.	Gammana	Second Sunday of every month
Do.	Kuripotta	Third Sunday of every month
Arambepola	Arambepola	First Sunday of every month
Do.	Handugala	Second Sunday of every month
<i>Udapola Otota Korale West</i>		
Imbulgoda	Imbulgoda	First Sunday of every month
Do.	Hatahpahuwa	Second Sunday of every month
Polambe	Hondella	First Sunday of every month
Do.	Wewala	Second Sunday of every month
Ratmalagoda	Ratmalagoda	First Sunday of every month
Kebilitawala	Gardakotuwa	First Sunday of every month
Do.	Barahelagomuwa	Second Sunday of every month
Mawatta	Mawatta	First Sunday of every month
Do.	Kotambule	Second Sunday of every month
Udapola	Dewalepola	First Sunday of every month
Do.	Ihala Udapola	Second Sunday of every month
Do.	Gallenamulla	Third Sunday of every month
Do.	Ambagolla	Fourth Sunday of every month
Egalla	Egalla	First Sunday of every month
Do.	Wadakada	Second Sunday of every month
<i>Udapola Otota Korale East</i>		
Polpitiya	Polpitiya	First Sunday of every month
Do.	Wellawa	Second Sunday of every month
Madalagama	Bandawa	First Sunday of every month
Do.	Oruliyadda	Second Sunday of every month
Do.	Delgolla	Third Sunday of every month
Do.	Epakanda	Fourth Sunday of every month
Kollure	Aragoda	First Sunday of every month
Do.	Denagomuwa	Second Sunday of every month
Panaliya	Panaliya	First Sunday of every month
Do.	Godigomuwa	Second Sunday of every month
Do.	Karandana	Third Sunday of every month
Do.	Kulipitiya	Fourth Sunday of every month
Galbodagama	Galbodagama	First Sunday of every month
Do.	Galbodagama (Arambepola)	Second Sunday of every month
Morugama	Morugama	First Sunday of every month
Do.	Puhuriya	Second Sunday of every month
Do.	Yogamuwakanda	Third Sunday of every month
<i>Udukaha Korale East</i>		
Wadawa	Wadawa	First Sunday of every month
Do.	Nungamuwa	Second Sunday of every month
Udumulla	Udumulla	First Sunday of every month
Do.	Pannala	Second Sunday of every month
Ihala Wettewa	Ihala Wettewa	First Sunday of every month
Do.	Diulgahakotuwa	Second Sunday of every month
Poramandala	Waduwwa	First Sunday of every month
Yatigaloluwa	Yatigaloluwa	First Sunday of every month
Koholana	Galatara	First Sunday of every month
Do.	Walakumbura	Second Sunday of every month
Do.	Koholana	Third Sunday of every month
Nugawela	Andiyadeniya	First Sunday of every month

<i>Column I</i> <i>Palatas served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for branding</i>
Galgamuwa	Galgamuwa	First Sunday of every month
Do.	Wilgamuwa	Second Sunday of every month
Do.	Kandegedara	Third Sunday of every month

Udukaha Korale South

Pahala Kalalpitaya	Kosmna	First Sunday of every month
Do.	Henduwawa	Second Sunday of every month
Alawwa	Alawwa	First Sunday of every month
Do.	Hapugahagedara	Second Sunday of every month
Do.	Werellagama	Third Sunday of every month
Miriheliya	Galpottepola	First Sunday of every month
Do.	Miriheliya	Second Sunday of every month
Do.	Paramaulla	Third Sunday of every month
Ihala Kalalpitaya	Patayala	First Sunday of every month
Do.	Humbuluwa	Second Sunday of every month
Do.	Mabopitiya	Third Sunday of every month
Keppetiwala	Madawala	First Sunday of every month
Do.	Keppetiwala	Second Sunday of every month
Imbulgoda	Imbulgoda	First Sunday of every month
Abbowa	Abbowa (Wewagamahena)	First Sunday of every month
Udakekulawala	Bujjomuwa	First Sunday of every month
Wewala	Bogahawatta	First Sunday of every month
Do.	Nawatalwatta	Second Sunday of every month
Boyawalana	Boyawalana	First Sunday of every month
Do.	Galdeniya	Second Sunday of every month

Udukaha Korale West

Paranagama	Paranagama	First Sunday of every month
Do.	Masnoruwa	Second Sunday of every month
Do.	Epaladeniya	Third Sunday of every month
Do.	Kudagammana	Fourth Sunday of every month
Aturuwala	Aturuwala	First Sunday of every month
Do.	Rilgala	Second Sunday of every month
Dambadeniya	Dambadeniya	First Sunday of every month
Do.	Udawalawatta	Second Sunday of every month
Do.	Kitaladeniya	Third Sunday of every month
Marawita	Mutugala	First Sunday of every month
Do.	Potupitiya	Second Sunday of every month
Metiyagane	Metiyagane	First Sunday of every month
Do.	Pelawatta	Second Sunday of every month

Udukaha Korale North

Medagoda	Medagoda	First Sunday of every month
Do.	Kiulgala	Second Sunday of every month
Embalapola	Embalapola	First Sunday of every month
Do.	Otara Bemmullegedara	Second Sunday of every month
Karalappola	Pinnapola	First Sunday of every month
Do.	Ambagammana	Second Sunday of every month
Do.	Baburugama	Third Sunday of every month
Do.	Kalandawa	Fourth Sunday of every month
Rammutugala	Dampelessa	First Sunday of every month
Do.	Rammutugala	Second Sunday of every month
Do.	Digandeniya	Third Sunday of every month
Narammala	Narammala	First Sunday of every month
Do.	Ranawatta	Second Sunday of every month
Do.	Halwella	Third Sunday of every month
Do.	Polwattegedara	First Sunday of every month
Ginigatpitiya	Kadahapola	First Sunday of every month
Do.	Pahamune	Second Sunday of every month
Do.	Walpitagedara	Third Sunday of every month
Nugagahagedara	Polgahayaya	First Sunday of every month
Do.	Nugagahagedara	Second Sunday of every month
Pentenigoda	Pentenigoda	First Sunday of every month
Ganegoda	Meewewa Bemmullegedara	First Sunday of every month
Do.	Viharegama	Second Sunday of every month
Meewewa	Meewewa Kongahakotuwa	First Sunday of every month
Do.	Meewewa Kotagala	Second Sunday of every month

Mayurawathie Korale

Etampola	Etampola	First Sunday of every month
Do.	Koulwewa	Second Sunday of every month

<i>Column I</i> <i>Palatas served</i>	<i>Column II</i> <i>Branding Centre</i>	<i>Column III</i> <i>Days fixed for branding</i>
Panawitiya	Detawa Pahalagama	First Sunday of every month
Do.	Detawa Ihalagama	First Sunday of every month
Do.	Panawitiya	Third Sunday of every month
Do.	Dikirikewa	Fourth Sunday of every month
Murutenge	Murutenge Ihalagama	First Sunday of every month
Galgammulla	Murutenge Pahalagama	First Sundays of every month
Do.	Galgammulla	Second Sunday of every month
Do.	Visayanwela	Third Sunday of every month
Wewagama	Wewagama	First Sunday of every month
Do.	Pattewela	Second Sunday of every month
Katuwattewela	Katuwattewela	First Sunday of every month
Do.	Kekulakada	Second Sunday of every month
Wadugedara	Wadugedara	First Sunday of every month
Do.	Wattegedara	Second Sunday of every month
Do.	Waddegama	Third Sunday of every month
Diyadora	Pitadeniya	First Sunday of every month
Do.	Diyadora Pahalawatta	Second Sunday of every month
Do.	Diyadora Ihalawatta	Third Sunday of every month
Do.	Diyadora Ihalakohota	Fourth Sunday of every month

CHANGE OF SITE—KI/NEBODA S. M. (B. T. S.) SCHOOL

NOTICE is hereby given that an application has been received from the General Manager, (B T S) Schools to shift the above school to a new site, on a land called Radagodapahalwatta, about $\frac{1}{4}$ mile away from the present site

2 Observations will be received not later than 30 days from the date of publication

T. D. JAYASURIYA,
Acting Director of Education

Education Office,
Colombo, June 9, 1954

CHANGE OF SITE—Kg/ATUGODA S. M. (M. B. S.) SCHOOL

NOTICE is hereby given that an application has been received from the General Manager, (M. B. S.) Schools to shift the above school to a new site at Bambaragama about $\frac{1}{4}$ mile away from the present site

2 Observations will be received not later than thirty days from the date of publication

T. D. JAYASURIYA,
Acting Director of Education

Education Office,
Colombo, June 7, 1954

NOTICE

Change of Management

UNDER the provisions of section 31(1) of Ordinance No 31 of 1939, it is hereby notified for general information that upon the recommendation of Messrs de Soysa Estates, Ltd, proprietor of C/Olaboduwa S M (Private) School, Mr G R J de Soysa of Messrs de Soysa Construction Co Ltd, is appointed as the Acting Manager of the said school in place of Rev C H W de Soysa with effect from May 15, 1954, to September 30, 1954.

T. D. JAYASURIYA,
Acting Director of Education

Education Office,
Colombo, June 11, 1954

REGISTRATION OF PLACE OF WORSHIP FOR SOLEMNIZATION OF MARRIAGES

IN pursuance of the provisions of section 12 of the Marriage Registration Ordinance (Cap 95), I, Neil Quintus Dias, Registrar-General of Ceylon, do hereby notify that the under-mentioned building, used as a place of public Christian worship, has been duly registered for the solemnization of marriages therein, in lieu of the building registered under entry No. 67 of March 1, 1867, which is no longer used for the public worship of the congregation on whose behalf it was registered

Number 765

Date of Registration. June 14, 1954

Description Holy Rosary Church

Situation 75, Rifle Street, Slave Island, Colombo Division, Colombo District.

Minister or Proprietor or Trustee Rt Rev. Dr Thomas Cooray, O M I, Archbishop of Colombo

Religious denomination on whose behalf the building is registered Roman Catholic.

Registrar-General's Office,
Colombo 1, June 14, 1954

N Q DIAS,
Registrar-General

CANCELLATION OF THE REGISTRATION OF PLACE OF WORSHIP FOR SOLEMNIZATION OF MARRIAGES

IN pursuance of the provisions of section 12 of the Marriage Registration Ordinance (Cap 95), I, Neil Quintus Dias, Registrar-General of Ceylon, do hereby notify that the registration of the under-mentioned building, which is no longer used as a place of public Christian worship for the solemnization of marriages therein, is cancelled

Number 67

Date of Registration March 1, 1867

Description Holy Rosary of the Blessed Virgin Mary.

Situation Church Street, Slave Island

Minister or Proprietor or Trustee Rt Rev Dr Thomas Cooray, O M I, Archbishop of Colombo

Religious denomination on whose behalf the building is registered Roman Catholic.

Registrar-General's Office,
Colombo 1 June 14, 1954

N Q DIAS,
Registrar-General

ANNUAL GENERAL MEETING OF DEPOSITORS

THE Annual General Meeting of the depositors of the Ceylon Savings Bank will be held on Wednesday, June 30, 1954, at 9 a.m. at the Assembly Hall, House of Representatives, Galle Face, Colombo

(11) 13/ = LESLIE V COORAY,
Secretary,
Ceylon Savings Bank,
Echelon Square,
Colombo, June 14, 1954

CEYLON GOVERNMENT RAILWAY**Level Crossing Repairs**

THE Railway level crossing at 3 miles 74 chains between Kelaniya and Hunupitaya stations, Main Line, on the Colombo-Kandy P. W. D. road will be closed to vehicular traffic from 11 p.m. on June 26, 1954, to 3 a.m. on June 27, 1954, for effecting repairs. During this period vehicular traffic may proceed via the minor road which connects the Colombo-Kandy road to the Colombo-Negombo road near the 5½ and 4½ mileposts of the respective roads.

(15) 13/ = E. C. WILJESEKERA,
for General-Manager, C & R
P. O. Box 355,
Colombo, June 2, 1954

INTERRUPTION TO TRAFFIC ON ROADS**Southern Division—Galle District**

BRIDGE ACROSS KALUGALA ELA ON 4TH MILE, HABURUGALA-RANTOTAWILA ROAD

THE above bridge will be closed to vehicular traffic from June 29, 1954, for a period of about four months for rebuilding.

A foot bridge will be provided for pedestrians.

L. C. WILLIAMS,
for Director of Public Works
Public Works Office,
Colombo, June 14, 1954

INTERRUPTION TO TRAFFIC**Western Division—Kegalla District**

BRIDGE No. 2/3, YATTAGODA-BATUWATTE ROAD (1ST SECTION)

IT is hereby notified that the above bridge will be closed for vehicular traffic for three weeks with effect from June 21, 1954, pending repairs.

Pedestrian crossing will be provided.

C. RASIAH,
for Director of Public Works
Public Works Department,
Colombo, June 10, 1954

NORTH-WESTERN DIVISION—TRINCOMALEE DISTRICT

Yanoya Ferry, 32nd mile, Trincomalee-Yanoya Road

IT is hereby notified that the above ferry service has been closed to vehicular traffic until further notice.

C. RASIAH,
for Director of Public Works
Public Works Office,
Colombo, June 14, 1954.

IMPORT CONTROL NOTICE No. 10/54**Wholesale Transactions**

CEYLONESE Registered Traders are informed that they should now maintain a record containing the following particulars of all *wholesale* transactions relating to goods imported from Japan, Germany and China, as well as for goods for which licences are issued only to them. If such a record is not maintained their General Import Licences will be liable to cancellation.

- (a) Import entry number and date
- (b) Name of vessel
- (c) Country of origin
- (d) Full description of goods sold wholesale
- (e) Quantity and value of such sale
- (f) Name and full address of purchaser.
- (g) Signature of purchaser

C. E. P. JAYASURIYA,
Controller of Imports and Exports
Colombo, June 14, 1954

No. CIA 574/FN.

DEPARTMENT OF THE REGISTRAR OF COMPANIES**Companies Ordinance, No. 51 of 1938****NOTICE OF CESSATION**

WHEREAS a notice dated December 17, 1953, under section 324 of the Companies Ordinance, No. 51 of 1938, has been received on behalf of The Standard Tile & Clay Works, Limited, "110, Wolfendhal Street, Colombo", and such notice has been duly registered.

Take notice that the aforesaid The Standard Tile & Clay Works, Limited, ceased to have a place of business in the Island and that the obligations of the said company to deliver documents for registration ceased with effect from July 1, 1950.

W. M. SELLAYAH,
Registrar of Companies
Department of the Registrar of Companies,
Secretariat Premises,
Colombo 1, June 9, 1954

NOTICE

I, Edward Ellis Grenier, District Warden of the Vavuniya District, do hereby declare under section 12 (1) of the Fauna and Flora Protection Ordinance (Cap 325) the area specified hereunder to be an area within which damage by elephants is apprehended.

A licence authorizing the holder thereof to hunt, shoot, kill or capture an elephant within this area will, on application made to me, be issued subject to such conditions as may be necessary or expedient free of charge.

This declaration will continue in force for a period of thirty days from the date hereof.

The Kachcheri, E. E. GRENIER,
Vavuniya, June 8, 1954. District Warden

The area referred to

The Village Headman's division of Suduventhapulavu in the Vavuniya South (Tamil) Division, Vavuniya District
(Village—Manyarkulam)

NOTICES UNDER SECTION 25 (1) OF THE DEBT CONCILIATION ORDINANCE, No. 39 OF 1941

THE Debt Conciliation Board proposes to attempt to effect a settlement under the Debt Conciliation Ordinance, No. 39 of 1941, between the debtors and creditors specified in columns I and II of the schedule hereto

The creditors have been called upon to submit to the Board statement of the debts owed to them by the debtors on or before June 28, 1954.

K. P. NADARAJAH,
Secretary,
Debt Conciliation Board

151, Lower Lake Road,
Galle Face,
Colombo 3, June 14, 1954

SCHEDULE

I	II
Name and Address of Debtor	Name and Address of Creditor
1 Mrs. A. A. D Pattonella Rajapaksa, Chilaw Road, Negombo	Mrs. Kamalawathie Duraisamy, "Kamala Nivasa", Jaala.
2 W. Ana Rodrigo, Thoduwewa South, Mahawewa.	R. M. Charles Appuhamy, Mahawewa
3 W. V P Settimayaka, Bridges Yard, Peradeniya.	Mrs. Emali Kalupahana, Samudrasanna Road, Mt. Lavinia
4 G. G. Aponso, Terrace Avenue, Mt Lavinia.	W. A. Fonseka, Chakkimdirama Road, Ratmalana
5 Rantetigo Santiya, Pallawela	Marasunpedige Kintu, Bokalagama, Pallawela
6 W. G. D. Kirigoris Appuhamy, "Wasala", Tangalla	Mrs. L. M. J. Wijetunge, Elguyya Walawwa, Akkiressa
7 Sengamalam Ponnasamy, Helitta, Wattala.	Mrs. M. E. A. de Silva, Church Road, Mattakuliya.
Do	S. B. Tillegatna, Gotami Road, Borella
Do	Raz Mohamed, Church Street, Slave Island
8 Mrs. D. H. Nimalawathie de Silva Hunupitiya Road, Slave Island	P. C. Joseph, Moratuwa, Moratuwa.

DEPARTMENT OF WILD LIFE

IT is hereby notified, under Regulation 6 of the Regulations under the Fauna and Flora Protection Ordinance (Cap. 325), that the Ruhuna and Wilpattu National Parks will be closed to the public from August 1 to September 30, 1954

THE PILGRIMAGES ORDINANCE

IN terms of Clause 10 of the Regulations framed under the Pilgrimages Ordinance (Chapter 138) and published in the *Government Gazette* Nos. 9,589 of August, 1946, and 10,292 of April 6, 1951, it is hereby notified that the annual pilgrimage of 1954 to Dondra Sri Vishnu Maha Dewalaya in the Matara District of the Southern Province commences on August 10, 1954, and will continue till August 21, 1954.

T. E. GOONERATNE,
Assistant Government Agent.

The Kachcheri,
Matara, June 14, 1954,

ESALA FESTIVAL, KATARAGAMA, 1954

IT is hereby notified for general information that the above Festival will commence on July 1, 1954, and terminate on July 17, 1954.

A. B. S. N. PULLENAYEGUM,
Government Agent
Badulla, June 5, 1954

ESALA FESTIVAL, KATARAGAMA, 1954

Temporary Electrical Installations

IT is hereby notified for the general information that permits have to be obtained from me for temporary electrical installations at Kataragama during the Esala Festival, if the supply of electrical energy is for fee or reward or, if the place to which a supply is given is a public place

2 Applications for permits should reach me on or before June 20, 1954.

A. B. S. N. PULLENAYEGUM,
Government Agent
Badulla, June 5, 1954

ESALA FESTIVAL, KATARAGAMA, 1954

I, A. B. S. N. Pullenayagam, Government Agent, Uva, do hereby in terms of the Regulations for Pilgrimages to Kataragama and Sella Kataragama, dated April 16, 1948, and published in the *Ceylon Government Gazette* No. 9,859 of April 30, 1948, appoint the following areas in which goods of all sorts may be sold subject to the provisions of the regulations—

- (1) permanent buildings along the Maha Veediya and Pita Veediya and the two roads joining these two roads at either end,
- (2) buildings in Nagaha Veediya,
- (3) buildings in Buttala Road north of its junction with Nagaha Veediya;
- (4) buildings along the Katagamuwa Road south of its junction with Tissa-Kataragama P. W. D. Road;
- (5) buildings along the Tissa-Kataragama P. W. D. Road, north of its junction with the Katagamuwa Road,
- (6) permanent buildings at Sella Kataragama;
- (7) temporary buildings constructed at Sella Kataragama on a permit from the authorized officer

For the purpose of this notice every building whose road frontage is less than 50 feet from the centre of a road shall be deemed to be a building along that road.

No trade will be allowed in any other place within the camp area.

A. B. S. N. PULLENAYEGUM,
Government Agent
Badulla, June 5, 1954.

ESALA FESTIVAL, KATARAGAMA, 1954

I, A B S N Pullenayegum, Government Agent, Uva, do hereby in terms of Regulation 4 (1) (d) of the Regulations for Pilgrimages to Kataragama and Sella Kataragama dated April 16, 1948, and published in the *Ceylon Government Gazette* No 9 859 of April 30, 1948, appoint the following places for the distribution or sale of food to the pilgrims—

- (1) licensed permanent buildings along the Maha Veediya and Pita Veediya,
- (2) licensed permanent buildings or temporary buildings erected with my approval, along and facing—
 - (a) the Nagaha Veediya,
 - (b) the Katagamuwa Road south of its junction with Tissa-Kataragama Road, and
 - (c) the Tissa-Kataragama P W D Road, north of its junction with Katagamuwa Road.
- (3) the temporary buildings erected with my approval within the Thewam Amma Kovil premises,
- (4) licensed permanent buildings and temporary buildings erected with my approval at Sella Kataragama

For the purpose of this notice every building whose road frontage is less than 50 feet from the centre of a road shall be deemed to be a building along that road

No food or drink of any sort shall be sold or distributed at any other place within the camp area at Kataragama or Sella Kataragama

A B S N PULLENAYEGUM,
Badulla, June 5, 1954 Government Agent

ESALA FESTIVAL, KATARAGAMA, 1954

THE attention of the general public is drawn to the Regulations governing pilgrimages to Kataragama and Sella Kataragama appearing in *Government Gazette* No 9,859 of April 30, 1948, and No 10,000 of July 22, 1949

In connection therewith it is notified that—

- (a) no temporary buildings can be put up in the camp area at Kataragama and Sella Kataragama, without a permit from the authorised officer,
- (b) no permits for boutiques in temporary buildings will be allowed in the sacred area at Kataragama, viz —
 - (1) the Maha Veediya,
 - (2) Pita Veediya,
 - (3) that portion of the Buttala Road between the Pita Veediya and the Nagaha Veediya.
 - (4) the roads connecting the Maha Veediya and the Pita Veediya,
 - (5) the areas abutting on the Maha Devale, the Thewam Amma Devale and the Vall Amma Dewale;

(c) no barber saloons will be allowed anywhere in the camp area at Kataragama within 100 yards of the river except below the suspension bridge,

(d) no one will be allowed to bathe or take water from the river below the cattle-bathing section at Kataragama. To prevent possible outbreaks of disease, people should use those areas of the river which are specially reserved for drinking, bathing and for watering and bathing cattle respectively,

(e) no vehicles including bicycles and carts will be allowed in the camp area without a permit from the authorised officer;

(f) no temporary buildings can be put up within 30 yards of the river bank at Sella Kataragama

Anyone contravening the Regulations will be liable to prosecution

A B S N PULLENAYEGUM,
Badulla, June 5, 1954 Government Agent

PROCLAMATION—RABIES

WHEREAS there is danger of rabies in the Village Headmen's Divisions of Pulvadi Irakkam, Murunkan, Periyakaddaikadu, Nanattan, Vankalai, Silavathurai, Kokkupadayau, Arippu, Akathmuruippu and Methaveli in the Divisional Revenue Officer's Division of Musali in the Mannar District, Northern Province, it is hereby notified under section 11 of the Rabies Ordinance (Chapter 333) that any dog found in any public place or road or any place, other than a private building, compound or garden, within the above-mentioned Village Headmen's Divisions, and not being tied up or led, shall be liable to be destroyed forthwith

This proclamation shall take effect from June 8, 1954

V A J SENARATNE,
Assistant Government Agent

The Kachcheri,
Mannar June 8, 1954

PROCLAMATION—RABIES

WHEREAS there is danger of rabies in the Village Headmen's Divisions of Parappankandal, Kalkkaddaikadu and Periyanaivatkulam in the Divisional Revenue Officer's Division of Mannar, in the Mannar District, Northern Province, it is hereby notified under section 11 of the Rabies Ordinance (Chapter 333) that any dog found in any public place or road or any place, other than a private building, compound or garden, within the above mentioned Village Headmen's Divisions, and not being tied up or led, shall be liable to be destroyed forthwith

This proclamation shall take effect from June 8, 1954

V A J SENARATNE,
Assistant Government Agent

The Kachcheri,
Mannar, June 8, 1954

PROCLAMATION

BLACKQUARTER having broken out in the village of Karaveddi East in Vadamardchchi D R O's Division, I, Philip James Hudson, Government Agent, Northern Province, in terms of section 4 of the Contagious Disease (Animals) Ordinance (Chapter 327), hereby declare an "Infected Area" the whole of Karaveddi East village. The declaration will take effect from the date hereof

2 Under section 7 of the same Ordinance, I proclaim that no movement of cattle or cart or traffic shall be allowed within the "Infected Area" for a period of one month from the date of the declaration

3 The attention of all cattle owners and carters in this area and the surrounding villages is drawn to the Contagious Disease (Animals) Regulations, 1937, which lay down the action by law required to take in an "Infected Area". The details of this regulation can be obtained from the Divisional Revenue Officer or from the Kachcheri.

The Kachcheri,
Jaffna, June 9, 1954.

P J HUDSON,
Government Agent

PROCLAMATION**Foot-and-Mouth Disease**

FOOT-AND-MOUTH disease having broken out in Dimbula and Medapone Korales in the Divisional Revenue Officer's Division of Kotmale in Nuwara Eliya District, I, Cyril Joseph Serasingha, Assistant Government Agent of the Nuwara Eliya District, do hereby declare, in terms of section 4 of the Contagious Diseases (Animals) Ordinance, Chapter 327, the whole of Dimbula and Medapone Korales an "Infected Area". This declaration is to take effect from June 9, 1954

2 Under section 7 of the same Ordinance, I proclaim that no movement of cattle and cart traffic between one village area and another shall be allowed within the infected area for a period of one month from the date of this declaration

3 The attention of all cattle owners and carters in the area and surrounding villages is drawn to the Contagious Diseases (Animals) Regulations, 1937, which lays down the action which persons are by law required to take in an "Infected Area"

C J SERASINGHA,
Assistant Government Agent
Nuwara Eliya, June 9, 1954

PROCLAMATION**Foot-and-Mouth Disease**

FOOT-AND-MOUTH disease having broken out among cattle in the village of Karadiyan Aru in the Divisional Revenue Officer's Division of Eravur Korala in the Batticaloa District, I, Walter Dandris Gunaratna, Government Agent, Eastern Province, in terms of section 4 of the Contagious Disease (Animals) Ordinance (Cap 327), do hereby declare an "Infected Area" the whole of the village of Karadiyan Aru aforesaid

2 Under section 7 of the same Ordinance, I proclaim that no movement of cattle or cart traffic from and to this village and other parts of the District shall be allowed until this proclamation is revoked

3 The attention of all cattle owners and carters in the area is drawn to the Contagious Disease (Animals) Regulation, 1937, which lays down action which by persons by law are required to take in an "Infected Area". Details of these regulations can be obtained from the Assistant Veterinary Surgeon, Batticaloa, and the office of the Divisional Revenue Officer Eravur Korala

W D GUNARATNA,
Government Agent

The Kachcheri,
Batticaloa June 10, 1954

NOTICE

WHEREAS foot-and-mouth disease has broken out in Poonahela Wasama in Dehigampal Korale and Lower Bulathgama, Kegalla District, Province of Sabaragamuwa, it is hereby declared in terms of section 4 sub-section (1) of the Contagious Diseases (Animals) Ordinance (Chapter 327), that the under-mentioned area is diseased

Poonahela Wasama

Bounded on the North by the limits of Pittegama Wasama in Belagal Korala

South by the limits of Telkumuduwala Wasama

East by the limits of Kendawa Wasama

West by the limits of Mattamagoda Wasama and Telkumuduwala Wasama

This declaration shall take effect from the date hereof

M G V P SAMARASINGHE
Assistant Government Agent
The Kachcheri,
Kegalla, June 14, 1954

1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පනත පිළිබඳ දැන්වීම්

4A පෝර්මය

1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පනත

පනතේ දහවැනි වගන්තිය යටතේ දැන්වීමයි

ඉන්දියානු සහ පාකිස්තානි වාසින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් විදුලිවත ආගම අයකුගේ සම්පූර්ණ නම සහ ලිපුම් ලැබෙන පිළිවෙල ආගම විදුලිවීමේ නිවේදනයකට ඇතුළත් විය යුතුයි.

එච්. ඩී. තෝතකෝන්, ඉන්දියානු සහ පාකිස්තානි වාසින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් තැන.

එම් 1954ක් වූ ජුනි මස 14 වෙනි දින කොළඹදීය

උප ලේඛනය

Table with 2 columns: 'ඉල්ලුම් පත්‍රයෙහි නො. සහ දිනය' and 'ලංකාවේ පුරවැසියෙකු වශයෙන් ලියාපදිංචිකිරීමට අයදා සිටින ඉල්ලුම්කරුගේ නම සහ ලිපුම් ලැබෙන පිළිවෙල'. Rows include C 892-15.5.50, C 3202-14.6.51, etc.

4B පෝර්මය

1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පනත

පනතේ දහවැනි වගන්තිය යටතේ දැන්වීමයි

ඉන්දියානු සහ පාකිස්තානි වාසින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විදුලිවත ආගම අයකුගේ සම්පූර්ණ නම සහ ලිපුම් ලැබෙන පිළිවෙල ආගම විදුලිවීමේ නිවේදනයකට ඇතුළත් විය යුතුයි.

එච් ඩී තෝතකෝන්, ඉන්දියානු සහ පාකිස්තානි වාසින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් තැන.

එම් 1954ක් වූ ජුනි මස 14 වෙනි දින කොළඹදීය

උප ලේඛනය

Table with 2 columns: 'ඉල්ලුම් පත්‍රයෙහි නො. සහ දිනය' and 'ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට අයදා සිටින ඉල්ලුම්කරුගේ නම සහ ලිපුම් ලැබෙන පිළිවෙල'. Rows include C 1237-25.8.50, C 1526-19.10.50, etc.

ඉල්ලුම්පත්‍රයේ නො. සහ දිනය	ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචි කිරීමට අයදා සිටින ඉල්ලුම්කරුගේ නම සහ ලිපුම් ලැබෙන පිළිවෙල	ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කරන අයගේ නමත් සමඟ ලියාපදිංචි කිරීමට අයදා සිටින අන්‍ය අයෙකුගේ නම සහ ඉල්ලුම්කරුට ඇති සම්බන්ධතම
J 8619—3 6.51	... වෙට්ටිපත් සත්මුගම, ඇඩම්ස් පික් වත්ත, මස්කෙලිය	රාජලෙච්චුම් නොහොත් රාජලක්ෂ්මි (හාය්ඩ්), සෙල්වනාගම (පුතා), මෝහන්රාජ (පුතා)
K 909—25.10.50	... නල්ලන් මුරුගන්, දරවෙල්ල වත්ත, අපර් සිවිසන්, දික්ඛය	සුමුමානියම් (පුතා)
K 3317—15.6.51	.. සිතසියා වීරපුතිරන් නොහොත් අරුමුගන්, නො. 325, කෙලින් වීඩිය, හැටන්	තන්ගම්මාල් (හාය්ඩ්), පරමේෂ්වරී (දුව)
L 1155—24.12.50	... මාගන් කරුපත්, හාමනි බිවිසන්, නයාපනේ වත්ත, පුස්සෙල්ලාව	වෛරී (හාය්ඩ්)
L 1172—24.12.50	... මුතුචිරන් සිතමිමුම්, හාමනි බිවිසන්, නයාපනේ වත්ත, පුස්සෙල්ලාව	පොන් අලති (හාය්ඩ්), සිත්තකමලාම් (දරුවා)
L 1244—13.11.50	.. කරුපත් සුප්පසියා, කුරුදුවත්ත වත්ත, ගම්පොල	කාමේරී (හාය්ඩ්)
L 1357—13.11.50	.. සන්දනම් අන්තෙති, කුරුදුවත්ත, ගම්පොල	සුසිමේරී (හාය්ඩ්)
L 2244—11.3.51	... පාමිබාගන් සබාපති, සමර්සෙරි වත්ත, උඩහේන් තැන්න, ගම්පොල	පව්වියම්මා (හාය්ඩ්), නායගම්, සෙල්වම් (දරුවෝ)
L 3483—1 5 51	... සන්තාසි සුප්පසියා, කාසල්මිල්ක් වත්ත, ගම්පොල	පිච්චාසි (හාය්ඩ්), රාසම්මා (දරුවා), පුරනම් (දරුවා), මහේස්වරී (දරුවා)
L 3519—4 5 51	.. පලනියන්ඩි පොන්තසියා, කාසල්මිල්ක් වත්ත, ගම්පොල	මියාලාල් (හාය්ඩ්), කාලියම්මා (දරුවා), අලඟු (දරුවා), මරුතාසි (දරුවා), සෙල්වරාජී (දරුවා)
L 3529—1.5.51	... මුතුකරුපත් පලනිච්චුන්, කාසල්මිල්ක් වත්ත, ගම්පොල	මේලම්මා (හාය්ඩ්), තන්ගසියා (දරුවා), කාන්ති මනි (දරුවා), අම්බිකාපති (දරුවා), සිතිරංගි (දරුවා), තවප්පාසම් (දරුවා), සිවකෝලන්තු (දරුවා)
L 3591—5 5 51	.. පෙරිය කරුපත් පලනිච්චේ, මීරියන්, ගම්පොල	මාටියාසි (හාය්ඩ්), කරුපසියා, පෙරියකරුපසියා නොහොත් නීසිකාමුර්ති (දරුවෝ)
L 4494—2.7.51	... පිච්චමුන්තු සිත්තසියා, සේගම වත්ත, පුස්සෙල්ලාව	මන්ගාසි (හාය්ඩ්), රෙත්තනානන් (පුතා), සෙල්ලාසි (දුව)
L 4497—2.7.51	... මුනියන්ඩි කරුපසියා, සේගම වත්ත, පුස්සෙල්ලාව	සිවනම්මා (හාය්ඩ්), පම්බාගන් (පුතා), සුප්පමානිගම් (පුතා), තංගමේලු (පුතා) රානිඅම්මා (දුව), මුරුගසියා (පුතා)
L 4617—16.6 51	... රාමලිංගම් වෙට්ටිචේල්, බ්ලැක්ෆීෆර්ස්ට් වත්ත, පුස්සෙල්ලාව	ලෙච්චුම් (හාය්ඩ්)
L 7798—9.7.51	.. සිතම්බරම් පිල්ලේ මුතුසාම්, රක්සාව වත්ත, නාවල පිටිය	මිනම්බාල් (හාය්ඩ්), සිව්ලිංගම් (පුතා), නියගරාජු (පුතා)
L 8253—7 6 51	... වෛනිගේ පුතා කරුපසියා, මිල්ඩි නිලම්බෙ වත්ත, ගලත	සිත්තපිල්ලේ (හාය්ඩ්), නාගමුන්තු සිව්කු, පර්වති (දරුවෝ)
V 2560—15.3 51	.. පලනියන්ඩි මුතුකරුපත්, හනිපා බිවිසන්, පස්සර වතුසාය, පස්සර	රෙත්ගම්මා (හාය්ඩ්)
X 936—30 11.50	.. රාමසාම් මරුදමුන්තු, කිත්තල්ලන්, ඇල්ල	පාප්පු (හාය්ඩ්), නිලවනී (දුව), පාප්පසි (දුව), හේවින්දසාම් (පුතා), මිනවීරී (දුව), කන්තමා (දුව)
X 941—30 11.50	.. අලගන් සුමුමානියම් කිත්තලන්, ඇල්ල	ඉරුලාසි (හාය්ඩ්), අමරුවනී, සිලම්බරම්, බර්ම ලිංගම්, කතිර්චේලු (දරුවෝ)
X 942—30.11.50	.. වීරන් කන්තසාරාම්, කිත්තලන්, ඇල්ල	ලෙච්චුම් (හාය්ඩ්), කුප්පසි (දුව), සුප්පරාගන් (පුතා), පුන්ගම් (පුතා)
X 4449—23 6 51	.. නවීම්මුන්තු සිත්තසාම්, ෆ්ලෝන්තනේර් වත්ත, හපුතලේ	පාපු (හාය්ඩ්)
X 4630—30 6 51	.. රාමකමුන්ඩන් රෙත්ගසාම්, ලීන්ගාවෙල්ල වත්ත, බන්ඩාරවෙල	පොම්මාසි (හාය්ඩ්), රාමකමුන්දන් (දරුවා)
X 4678—30.6.51	... සුප්පසියා අලතිරී, ලීන්ගාවෙල්ල වත්ත, බන්ඩාරවෙල	සොරනම් (හාය්ඩ්), සත්මුගම, රාමසියා, පොන්තසියා, කන්තිඅම්මා, සුප්පසියා, කන්දසාම් කරුප්පනන්, පලනිඅම්මා, සුමුමානියම් (දරුවෝ)
X 4740—10 7 51	වීරන් පිච්චික්කරන්, ලීන්ගාවෙල්ල වත්ත, බන්ඩාරවෙල	පිච්චාසි (හාය්ඩ්), නියගරාජු, ජයලෙච්චුම් (දරුවෝ)
X 6753—22 7 51	.. කරුපත් අන්ගමුන්තු, බ්ලෝවන් වත්ත, වැලිමඩ	තන්ගම්මා (හාය්ඩ්), මුන්තු (දරුවා)
X 7042—29 7 51	.. සිත්තසියාගේ පුතා මාරිමුන්තු, නෙලුව වත්ත, බන්ඩාරවෙල	පිච්චාසි (හාය්ඩ්), සිව්පානියම් (දුව), අන්තපුරනම් (දුව), සෙල්වරාජ (පුතා), සම්චිතානන්දන් (පුතා)
Z 42—3.1 51	.. හේවින්දන් ජී. රාජු, සුනගල්ල වතුසාය, සුනගල්ල බන්ඩාරවෙල	නිවානි අම්මාල් (හාය්ඩ්), සරස්වතී (දුව)
Z 160—7 5 51	... පුවන් වීරප්පත්, දෙරේසාම්, බ්ලැක්වුඩ් වත්ත, ලෝවර් සිවිසන්, හපුතලේ	සිත්තපිල්ලේ (හාය්ඩ්), සෙල්වම්, නිවානි (දරුවෝ)
Z 309—3.6.51	.. පී. ආන්ඩි පේරමාසි, බ්ලැක්වුඩ් වත්ත, හපුතලේ	කන්තේසන් (පුතා), රාජරත්නම් (පුතා), සිතා (දුව), සෙල්ලමනි (පුතා)
Z 764—20 6 51	.. පිච්චේ ආන්ඩා දේවදසන්, විහරගල්ල වත්ත, හපුතලේ	කදිරවෙල්, නිලවීරී, තම්බිරාජී (දරුවෝ)
Z 2184—3.7.51	... අවාදේ කේලන්දමේල්, තෝතුලගල්ල වත්ත, හපුතලේ	සිලම්බාසි (හාය්ඩ්), රාජහේවාර් (පුතා)
Z 5219—30.7 51	.. වේතනාගම, සෙල්ලතුරේ, බේරගල්ල වත්ත, හපුතලේ	පාරිමාලම් (හාය්ඩ්), සරස්වතී (දුව), විසාලවීරී (දුව)
BB 7—19.10.50	... මේලි පෙරියසාම්, මාස්හේන් වත්ත බලංගොඩ	සන්දනම් (හාය්ඩ්), දෙරේ රාජා, නඩරාජා, පොන්තු දුරේ, සුන්දර අම්මාල්, සෙල්ලතුරේ (දරුවෝ)
BB 2059—13.5.51	... රාමන් පෙරියමේලු සිසිල්වන්, බලංගොඩ වතුසාය, බොගවන්තලාව	නීවානේසි (දුව)

විවිධ දැන්වීම්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගවයින් ගංවඩු ශාසිම සම්බන්ධ වැඩ සටහන

වම් 1943ක්වූ ඔක්තෝබර් මස 15 වැනි දින පළවුනු අංක 9,181 දරන ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ ප්‍රතිබ් කරන ලද ගවයින් ගංවඩු ශාසිම පිළිබඳ නීති මාරුවේ 3 (3) වැනි වගන්තිය අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගවයින් ගංවඩු ශාසිමේ වැඩ සටහන මහජනයාගේ දැන ගැනීම පිණිස මෙහි පහත ප්‍රතිබ් කරනු ලැබේ:—

වම් 1954ක්වූ මැයි මස 31 වැනි දින කුරුණෑගල කවිවේරියේදී

ඒ අරුල්පිරිසාසම්, වයඹ පළාතේ මහදිසාපතිතුමා.

ගවයින් ගංවඩු ශාසිමේ වැඩ සටහන

වන්නි හත්පත්තුව

මිනියෙන් එකොඩි කෝරළේ

Table with 3 columns: ගම් මුලාදැනි තැනගේ පළාත, ගංවඩු ශාසිමේ මධ්‍යස්ථානය, ගංවඩු ශාසිමට නියමකර තිබෙන දින. Rows include නඩුත්ත, මඩියේ, හෙට්ටිආර්ච්චියම, etc.

හතලිස්පහ බස් නාහිර කෝරළේ

Table with 3 columns: පාලකවිවල, මහදෙණේ, හෙට්ටියම, etc. Rows include පාලකවිවල, මහදෙණේ, හෙට්ටියම, etc.

හතලිස්පහ නැගෙනහිර කෝරළේ

Table with 3 columns: අත් දරුවා, පොතානෝගම, හිද්දුව, etc. Rows include අත් දරුවා, පොතානෝගම, හිද්දුව, etc.

පහළ මිහිදෙණේ කෝරළේ

Table with 3 columns: කවිවලවැව, මැඩියාව, කිරිමැටියාව, etc. Rows include කවිවලවැව, මැඩියාව, කිරිමැටියාව, etc.

හතලිස්පහ නැගෙනහිර කෝරළේ

Table with 3 columns: තිඹිරියාව, නබඩාව, අත්තනපොල, etc. Rows include තිඹිරියාව, නබඩාව, අත්තනපොල, etc.

ගංනිහේ කෝරළේ

Table with 3 columns: කුඩුක්වැව, ඉපලෝගම, තම්මිටගම, etc. Rows include කුඩුක්වැව, ඉපලෝගම, තම්මිටගම, etc.

මාගුල් නැගෙනහිර කෝරළේ

Table with 3 columns: පලුගොල්ල, හිරිල්ල, හුලව, etc. Rows include පලුගොල්ල, හිරිල්ල, හුලව, etc.

මෙහිලියාද නිකුත් කළේ පළාත	හංවඩු ගැසිමේ මධ්‍යස්ථානය	හංවඩු ගැසිමට නියම කර තිබෙන දින
මාලුර් බස් නාගර කොට්ඨාසය		
ගල් පනුව	... ආබොක්කාගම	... සැම මාසයේම 1 වෙනි ඉරිදි
මොන් නැකුලම	... මොන් නැකුලම සහ කුඩාමිනව	... සැම මාසයේම 2 වෙනි ඉරිදි සහ සඳුදා
ගල් මේ	... ගල් මේ සහ මල් පානුව	... සැම මාසයේම 3 වෙනි ඉරිදි සහ සඳුදා
ලියකොල පිටිය	... ලියකොල පිටිය සහ ඉහල මාවතගම	... සැම මාසයේම 2 වෙනි ඉරිදි සහ සඳුදා
හිලෝගම	... හිලෝගම සහ උඩහේනේගම	... සැම මාසයේම 1 වෙනි ඉරිදි සහ සඳුදා
කඩියාව	... ඉහල මාවතගම සහ කඩියාව	... සැම මාසයේම 3 වෙනි ඉරිදි සහ සඳුදා
දිවුල්ලාව	... දිවුල්ලාව සහ නම්මුවාව	... සැම මාසයේම 4 වෙනි ඉරිදි සහ සඳුදා
මාලුර් මිනෝට කොට්ඨාසය		
දියගම	... දියගම සහ ගල් පිටියගම	... සැම මාසයේම 1 වෙනි සහ 2 වෙනි ඉරිදි
නිකවැර පිය	... නිකවැර පිය සහ මාගල්ලේගම	... සැම මාසයේම 1 වෙනි සඳුදා සහ අඟහරුවාද
කුඹුල්ල	... කිවුලේගම සහ කුඹුල්ල	... සැම මාසයේම 2 වෙනි අඟහරුවාද සහ බදාද
බුදු පැලියාව	... බුදු පැලියාව සහ උනාලේ	... සැම මාසයේම 3 වෙනි ඉරිදි සහ සඳුදා
හුලුගල්ල	... හුලුගල්ල සහ නබඩාව	... සැම මාසයේම 1 වෙනි ඉරිදි සහ සඳුදා
නිඹිරියාව	... ඉහල මාවත සහ කටගමුව	... සැම මාසයේම 2 වෙනි ඉරිදි සහ සඳුදා
හම්මිල්ලාව	... හම්මිල්ලාව සහ ගලකොට්ට	... සැම මාසයේම 3 වෙනි ඉරිදි සහ සඳුදා
හුලුකොට්ට	... රුදුකිගම සහ හුලුකොට්ට	... සැම මාසයේම 1 වෙනි ඉරිදි සහ සඳුදා
බෝගොල්ලාගම	... බෝගොල්ලාගම සහ මාවතගම	... සැම මාසයේම 2 වෙනි ඉරිදි සහ සඳුදා
පිත්තපොලේගම	... පිත්තපොලේගම සහ හියඹිලාව	... සැම මාසයේම 3 වෙනි ඉරිදි සහ සඳුදා
කිරිදිගල්ල	... කිරිදිගල්ල සහ දිවුල්ලාගොඩ	... සැම මාසයේම 4 වෙනි ඉරිදි සහ සඳුදා
කඩුවන් නා කොට්ඨාසය		
කුඹුක්වාව	... කුඹුක්වාව සහ පොකුටුව	... සැම මාසයේම 1 වෙනි ඉරිදි සහ සඳුදා
බලල්ල	... අමුතකොලේ සහ බලල්ල	... සැම මාසයේම 2 වෙනි ඉරිදි සහ සඳුදා
ඉඹුල්ලොඩියගම	... ඉඹුල්ලොඩියගම සහ හංගිලිපොල	... සැම මාසයේම 3 වෙනි ඉරිදි සහ සඳුදා
අඹකස්වාව	... රත්මලේ සහ කිරිලාගොදර	... සැම මාසයේම 4 වෙනි ඉරිදි සහ සඳුදා
ගල්ලාව	... රැකෝගම සහ කොකෝගම	... සැම මාසයේම 1 වෙනි ඉරිදි සහ සඳුදා
තලමිඹුව	... ආචාරිභික්ඛාව ඉඹිල තලමිඹුව	... සැම මාසයේම 2 වෙනි ඉරිදි සහ සඳුදා
තලමිඹුව	... බිඹුකුගම සහ ගොඩහිටිගම	... සැම මාසයේම 3 වෙනි ඉරිදි සහ සඳුදා
කරමේ	... කරමේ සහ දඟුන්තගම	... සැම මාසයේම 4 වෙනි ඉරිදි සහ සඳුදා
දේවමැදි හත්පත්තුව උඩුකහ කොට්ඨාසය		
දේවකුඹුර	... කළුගමුව	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
දේවකුඹුර	... හිනිපෙත්ද	... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
හුරුගමුව	... බෝලාන	... සැම මාසයේම 1 වෙනි ඉරිදි
හත්වැල්ල	... ගෝනව	... සැම මාසයේම 2 වෙනි ඉරිදි
හත්වැල්ල	... හත්වැල්ල	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
මඩවල	... උඩහිඹිබඩුවාව	... සැම මාසයේම 1 වෙනි ඉරිදි
මඩවල	... මුදුන්ත	... සැම මාසයේම 2 වෙනි ඉරිදි
බිඹුකුගොදර	... පනිත්වත්ත	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
බිඹුකුගොදර	... වැගම	... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
කඩදුන්ත	... ලෝකානෙච්චිය	... සැම මාසයේම 1 වෙනි ඉරිදි
කඩදුන්ත	... ගාල්ල දැරුල්	... සැම මාසයේම 2 වෙනි ඉරිදි
කඩදුන්ත	... රත්වලගොදර	... සැම මාසයේම 3 වෙනි ඉරිදි
වල්ගම්පත්තුව කොට්ඨාසය		
වැදන්ඩ	... වැදන්ඩ	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
වැදන්ඩ	... දන් පිටිය හත්දිය	... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
දිවුල්ගස් පිටිය	... අඹලාව	... සැම මාසයේම 1 වෙනි ඉරිදි
දිවුල්ගස් පිටිය	... දිවුල්ගස් පිටිය	... සැම මාසයේම 2 වෙනි ඉරිදි
බෝගොඩ	... නවගත්ත	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
ඊතනවත්ත	... ඊතනවත්ත	... සැම මාසයේම 2 වෙනි ඉරිදි
ඊතනවත්ත	... මිටිහම්පිටිය	... සැම මාසයේම 3 වෙනි ඉරිදි
මහකෙලිය	... හත්ගමුව	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
මහකෙලිය	... කෙලිමුනේ	... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
නාතගනේ	... වල්පොල	... සැම මාසයේම 1 වෙනි ඉරිදි
නාතගනේ	... බඩහැලගම	... සැම මාසයේම 2 වෙනි ඉරිදි
වලලිය	... වලලිය	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
වලලිය	... කොස්වත්ත	... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
පනාගමුව	... මීවද්දන	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
පනාගමුව	... පනාගමුව	... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
වතුකණ	... කටුපොත	... සැම මාසයේම 1 වෙනි ඉරිදි
වතුකණ	... වතුකණ	... සැම මාසයේම 2 වෙනි ඉරිදි
පාණකඩුව	... මුණමලේ	... සැම මාසයේම 1 වෙනි ඉරිදි
පාණකඩුව	... ගත්තිරියාව	... සැම මාසයේම 2 වෙනි ඉරිදි
පාණකඩුව	... පුබ්බෝව	... සැම මාසයේම 3 වෙනි ඉරිදි
දේවමැද්ද කොට්ඨාසය		
බිඹුකොටුව	... දඹැලියද්ද	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
බිඹුකොටුව	... මල්වින	... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
පානව	... වේරපොල	... සැම මාසයේම 1 වෙනි ඉරිදි
පානව	... පහල ඉමියන්ගොඩ	... සැම මාසයේම 2 වෙනි ඉරිදි
විලාකටුපොත	... විලාකටුපොත	... සැම මාසයේම 3 වෙනි සෙනසුරාද
විලාකටුපොත	... වැවගොදර	... සැම මාසයේම 3 වෙනි ඉරිදි
වාරියපොල	... වාරියපොල	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
වාරියපොල	... එලිවිගම	... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
ඉපලව	... ඉපලව	... සැම මාසයේම 1 වෙනි ඉරිදි
නොල්ලිය	... නොල්ලිය	... සැම මාසයේම 2 වෙනි ඉරිදි
මැදගම	... මැදගම	... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
හබරව	... හබරව	... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද

මහලුරුදු නිලධාරීන්ගේ ප්‍රමාණ

හංචි මුද්‍රා සහ මධ්‍යස්ථාන

හංචි මුද්‍රා සහ නියම කර තිබෙන දින

මැදහත් දහස කෝරළේ

මහලුරුදු ... පාදකය
 මාලිකාව ... කර්මාන්ත
 මුළුත් වැල්ලේ ගෙදර ... මිටිකැණීම
 මුළුත් වැල්ලේ ගෙදර ... අවුල්ලේ ගම
 දිවුලාකැණේ ... කර්මාන්ත
 දිවුලාකැණේ ... ඉඹුලාකැණීම
 බසව ... බසව
 බසව ... කැණීම
 රඹුකණ ... රඹුකණ
 රඹුකණ ... කුඹුරු පිටිය

බලයේ කෝරළේ

බැද්දේ ගම ... විහිකුලේ
 බැද්දේ ගම ... පුඹිබිලිය
 බැද්දේ ගම ... පත්තාව
 බමුණගම ... බමුණගම
 බමුණගම ... බිදේල්ලව
 බලයේ ... ඉහල බලයේ
 බලයේ ... පහල බලයේ
 හල් මිල්ල කොටුව ... හල් මිල්ල කොටුව
 හල් මිල්ල කොටුව ... කට්ටපිටිය
 කොමසාරිස්ගේ ... කොමසාරිස්ගේ
 අවුනුකොණ ... කිරිගොල්ල
 අවුනුකොණ ... හොත්තමුටුව
 ගොළුබලාව ... අවුනුකොණ
 ගොළුබලාව ... ගොළුබලාව
 කිකුගම ... කොණ්ඩාව
 කිකුගම ... අලුගේගම
 බෙලිවැව ... මාකෙලියාව
 බෙලිවැව ... බෙලිවැව
 මාරල්ල ... මිහස්වැව
 මාරල්ල ... බොරපුව
 මාරල්ල ... වැල්ලොකු වැව

බරාහලාන කෝරළේ

දේහල්ල ... මදුල්ල
 දේහල්ල ... හුත්තෙලමුටුව
 අකුරණ ... වෙලන්ගොල්ල
 අකුරණ ... අකුරණ
 අකුරණ ... පල්ලේගම
 බරාහලාන ... බරාහලාන
 කුරුණෑකුඹුර ... වැකාව
 කුරුණෑකුඹුර ... පහල මලගේ
 මොරගොල්ල ... කැකුකහකොටුව
 මොරගොල්ල ... කොරිමිපිටිය
 හෙට්ටිපොල ... හෙට්ටිපොල
 හෙට්ටිපොල ... අනුකකන්
 දිග්ගලගෙදර ... ප්‍රසාදිගම
 දිග්ගලගෙදර ... මත්තිපොල

කික්කම් කෝරළේ

දෙරබාවල ... දෙරබාවල
 දෙරබාවල ... මිහිගේ මිදියල
 කඩවලගෙදර ... කඩවලගෙදර
 කඩවලගෙදර ... කපුගම
 මිදියල ... ලෝකුණම
 මිදියල ... මිදියල
 හල්ලාහ පිටිය ... හල්ලාහ පිටිය
 හල්ලාහ පිටිය ... හම්මාලිය
 කටුඹුටුව ... කටුඹුටුව
 කටුඹුටුව ... පොකුණ
 පාලමිටිය ... කහමිටිය
 පාලමිටිය ... අම්මගොල්ල
 ගාගෙදර ... පල්ලේගම
 ගාගෙදර ... හාහාපොල
 මිල්ලාගෙදර ... මිල්ලාගෙදර
 මිල්ලාගෙදර ... අනුකකන්
 මැදගම ... මැදගම
 මැදගම ... ලෝකුණම
 කික්කම් ... කික්කම්
 කික්කම් ... කික්කම්
 කික්කම් ... කික්කම්

අංගුලි කෝරළේ

කන්දේගෙදර ... පහල කන්දේගම
 කන්දේගෙදර ... කන්දේගම
 මොරගොණ ... පහල මොරගොණ
 දෙමුව ... ඉහල දෙමුව
 දෙමුව ... අංගොලුව
 කන්දේගම ... පහල
 කන්දේගම ... අනුකකන්
 වැවැහ පිටිය ... පොකුණ
 වැවැහ පිටිය ... හල්ලාහ පිටිය

... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 3 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 3 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 3 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 3 වෙනි ඉරිදි

... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 3 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 3 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 3 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 3 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි

... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 3 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි

... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 3 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 3 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 3 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 3 වෙනි ඉරිදි

... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 3 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 1 වෙනි ඉරිදි
 ... සැම මාසයේම 2 වෙනි සෙනසුරාද
 ... සැම මාසයේම 2 වෙනි ඉරිදි

මෙහි මූලාදාන ක්‍රියාකාරී පළාත

හංවඩු ඇසීමේ මධ්‍යස්ථානය

හංවඩු ඇසීමට නියමකර තිබෙන දින

වැරදිවිල්ලි හත්පත්තුව මාදුරේ කෝරළේ

පිදිගම	... පිදිගම	... සැම මාසයේම 1වෙනි ඉරිදි
රවුක්කන් දැන	.. පිදිගම	... සැම මාසයේම 1වෙනි ඉරිදි
රද්දේගොඩ	... රද්දේගොඩ	... සැම මාසයේම 1වෙනි ඉරිදි
උඩගොරොම්බුව	... රද්දේගොඩ	... සැම මාසයේම 1වෙනි ඉරිදි
ඉරුමඩ	... රද්දේගොඩ	... සැම මාසයේම 1වෙනි ඉරිදි
පානගමුව	... රද්දේගොඩ	... සැම මාසයේම 1වෙනි ඉරිදි
දෙල්විට	... දෙල්විට	... සැම මාසයේම 1වෙනි ඉරිදි
දුඤ්ඤාමාව	... දෙල්විට	... සැම මාසයේම 1වෙනි ඉරිදි
මියන්දෙණිය	... පිහිම්බුව	... සැම මාසයේම 1වෙනි ඉරිදි
කන්දේගෙදර	... පිහිම්බුව	... සැම මාසයේම 1වෙනි ඉරිදි
වැගම	... වැගම	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
බිගොඩපොල	... වැගම	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
පාරගොඩ	... පාරගොඩ	... සැම මාසයේම 1වෙනි ඉරිදි
නියන්ගම	... පාරගොඩ	... සැම මාසයේම 1වෙනි ඉරිදි
ගල්ලව	... ගල්ලව	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද

කේ වැවිස්ස කෝරළේ

මොරනිග	... කිවිසිගොමුව	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
හතරබාගෙ	... කිවිසිගොමුව	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
කන්දේපොල	... කිවිසිගොමුව	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
කෝන්ගොඩ	... කෝන්ගොඩ	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
අම්බොවෙ	... කෝන්ගොඩ	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
බුළුවල	... බුළුවල	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
සියඹලක්ගොමුව	... බුළුවල	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
ගෙවන්පොල	... ගෙවන්පොල	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
තල්ගස්පිටිය	... ගෙවන්පොල	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
පුස්සැල්ල	... පුස්සැල්ල	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
පාකබුව	... පුස්සැල්ල	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද

වැරදි කෝරළේ

බෝගොඩ	... බෝගොඩ	.. සැම මාසයේම 1වෙනි ඉරිදි
වරද්දන	... බෝගොඩ	.. සැම මාසයේම 1වෙනි ඉරිදි
ඇක්කවෙ	... ගණේගොඩ	.. සැම මාසයේම 1වෙනි ඉරිදි
වැඩිගොඩ	... ගණේගොඩ	.. සැම මාසයේම 1වෙනි ඉරිදි
පරගගදේණිය	... පරගගදේණිය	.. සැම මාසයේම 1වෙනි ඉරිදි
වැලිගොපොල	... ඉළකෙවෙල	.. සැම මාසයේම 1වෙනි ඉරිදි

හත්තවෙ කෝරළේ

කහපත්වෙල	... කහපත්වෙල	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
රිපිමින්න	.. රිපිමින්න	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
කළුගොමුව	... කළුගොමුව	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
දුඤ්ඤාකේවත්ත	... දුඤ්ඤාකේවත්ත	.. සැම මාසයේම 1වෙනි ඉරිදි
වටරැක	.. වටරැක	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
ගේනාගල	.. කැටවල	.. සැම මාසයේම 1වෙනි ඉරිදි

හන්දහේ කෝරළේ

මිනැන්වල උඩගම	.. මිනැන්වල පල්ලේගම	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
මිනැන්වල පල්ලේගම	... මිනැන්වල පල්ලේගම	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
කොටිකපොල	... මාවතගම	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
අරම්පොල	... මාවතගම	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
පොහුබෝව	... මාවතගම	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
පිලුක්ස	... පිලුක්ස	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
බුලුත්වත්ත	... පිලුක්ස	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
මැද්දව	... පිලුක්ස	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
වික්ගොල්ල	... පිලුක්ස	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
ගලපිටමුල්ල	... ඇටගහවෙල්ල	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
කහදවැලිපොත	.. ඇටගහවෙල්ල	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද

මහගල්බොඩ මේගොඩ කෝරළේ

මල්ලවපිටිය	.. මල්ලවපිටිය	.. සැම මාසයේම 1වෙනි ඉරිදි
මීල්ලව	.. මල්ලවපිටිය	.. සැම මාසයේම 1වෙනි ඉරිදි
රනවත	.. රනවත	.. සැම මාසයේම 1වෙනි ඉරිදි
දෙමටගොල්ල	... රනවත	.. සැම මාසයේම 1වෙනි ඉරිදි
මොහොත්තව	... මැද්දේගම	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
මිරිඳුවාව	... මැද්දේගම	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
ගස්ගේපිටිය	... තෝරහාග	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
කෝවත	... තෝරහාග	.. සැම මාසයේම 1වෙනි සෙනසුරාද
හදිරවලාන	... හදිරවලාන	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
මහකන්දේගම	... හදිරවලාන	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
වරද්දන	... රංගම	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
තලවුව	.. රංගම	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
පුම්බෝව	... කෝරුපොල	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද
ගොළුවාව	... කෝරුපොල	... සැම මාසයේම 1වෙනි සෙනසුරාද

සම්මුදාය නිකායයේ පළාත	සංවිධු ආසිමේ මධ්‍යස්ථානය	සංවිධු ආසිමට නියමකර තිබෙන දින
කුඩාගල් කොටසේ කොටසේ		
උඩදිගත	... උඩබදලව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
පැල්ලක් දෙසේය	... උඩබදලව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
මාපේ ගමුව	... මාපේ ගමුව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
වැවගෙදර	... මාපේ ගමුව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
කිදපොල	... මාපේ ගමුව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
මිත්තෙට්ටිය	... මිත්තෙට්ටිය	... සෑම මාසයේම 1වෙනි සෙනසුරාද
ගල් ගොමුව	... තිබ්බොටුමුල්ල	... සෑම මාසයේම 1වෙනි සෙනසුරාද
වේගොල්ල	... තිබ්බොටුමුල්ල	... සෑම මාසයේම 1වෙනි සෙනසුරාද
නිරුගන්දමේ කොටසේ		
හබාගේ	... වැහැර	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
විල් බාව	... වැහැර	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
බෝගගනේ	... වැහැර	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
දෙසේපොල	... වැහැර	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
ඉහලතලමිපිටිය	... ගොන්න	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
පහලතලමිපිටිය	... ගොන්න	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
කෝන්පොල	... නිරගම	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
තෝරවතුර	... නිරගම	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
වදුරාගල	... මල් කඩුවාව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
රත්මල්ල	... මල් කඩුවාව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
ඉදුල්ගොඩ	... ඉදුල්ගොඩ	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
දෙරටියාව	... දෙරටියාව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
කටුපිටිය	... කටුපිටිය	... සෑම මාසයේම 1වෙනි සෙනසුරාද
කුරුණෑගල නගර සභා සීමාව	... ගාටුවාන	... සෑම මාසයේම 1වෙනි සෙනසුරාද
කුරුණෑගල නගර සභා සීමාව	... උඩවල්පොල	... සෑම මාසයේම 1වෙනි සෙනසුරාද
දඹදෙනි ගත්පත්තුව රැකෝපත්තු කෝරළේ		
උඩුමිය	... උඩුමිය	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
උඩුමිය	... කොහාන	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
උඩුමිය	... සදගල	... සෑම මාසයේම 3වෙනි ඉරිදි
බුළුපිටිය	... බුළුපිටිය	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
බුළුපිටිය	... ගලබොඩගම	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
බුළුපිටිය	... සියඹලාවැහැර	... සෑම මාසයේම 3වෙනි ඉරිදි
වේවැල්පොල	... අඹහැර	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
වේවැල්පොල	... වේවැල්පොල	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
වේවැල්පොල	... දංවැල්ල	... සෑම මාසයේම 3වෙනි ඉරිදි
ගොඩවිට	... ගොඩවිට	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
ගොඩවිට	... කදුරුගමකිත්ත	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
අනුගොඩ	... අනුගොඩ (කටිත්තලාව)	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
අනුගොඩ	... අනුගොඩ (පොල් හිටුවාවත්ත)	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
අනුගොඩ	... අනුගොඩ	... සෑම මාසයේම 3වෙනි ඉරිදි
පරකුඹුර	... පානගොමුව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
පරකුඹුර	... මයිල්ල	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
තම්මිට	... අල්ගම	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
තම්මිට	... තම්මිට	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
උඩුගම	... උඩුගම	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
උඩුගම	... කදුරුවැල්ල	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
උඩුගම	... සැවැත් දක	... සෑම මාසයේම 3වෙනි ඉරිදි
උඩුගම	... ඉළක්ගොඩ	... සෑම මාසයේම 4වෙනි ඉරිදි
උඩපොල මැදලස් කෝරළේ		
හබරව	... කෙහෙල්වත්තේගේත	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
හබරව	... හිටිපත් වැල්ල	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
හබරව	... හිත්තෝරිය	... සෑම මාසයේම 3වෙනි ඉරිදි
හබරව	... හබරව	... සෑම මාසයේම 4වෙනි ඉරිදි
අඹලවත්ත	... ගොන්නපොල	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
අඹලවත්ත	... ඉඹුලාන	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
අඹලවත්ත	... කුමාරපේලිය	... සෑම මාසයේම 3වෙනි ඉරිදි
කළුගොමුව	... වතුකෝගෙදර	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
කොළඹලාමුල්ල	... කොළඹලාමුල්ල	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
කොළඹලාමුල්ල	... පරබැවිල	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
කොළඹලාමුල්ල	... තලවත්තේගෙදර	... සෑම මාසයේම 3වෙනි ඉරිදි
මානිත්තොමුව	... බැවිල්ගොමුව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
මානිත්තොමුව	... මානිත්තොමුව	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
මාවතගම	... මණ්ඩාවෙල	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
මාවතගම	... මහපිටිය	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
පොකුහැර	... පොකුහැර	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
පොකුහැර	... ගම්මන	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
පොකුහැර	... කුටිපොත්ත	... සෑම මාසයේම 3වෙනි ඉරිදි
අරඹේපොල	... අරඹේපොල	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
අරඹේපොල	... හදුගල	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
උඩපොල මිනොට කෝරළේ (බස්නාහිර)		
ඉඹුල්ගොඩ	... ඉඹුල්ගොඩ	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
ඉඹුල්ගොඩ	... හතලිස්පහුව	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
පොල්අඹේ	... පොල්අඹේ	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
පොල්අඹේ	... වැවල	... සෑම මාසයේම 2වෙනි ඉරිදි
රත්මල්ගොඩ	... රත්මල්ගොඩ	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
කැබිලිත්තාවල	... ගරදකොටුව	... සෑම මාසයේම 1වෙනි ඉරිදි
කැබිලිත්තාවල	... බරහැලගමුව	... සෑම මාසයේම 2වෙනි ඉරිදි

ශ්‍රී ලංකා නීතිරීති සමාජය	සංවිධාන කොමිෂන් මධ්‍යස්ථාන	සංවිධාන කොමිෂන් නියම කර තිබෙන දින
මාවන් න	මාවන් න	සැම මාසයේම 1 වෙනි ඉරිදු
මාවන් න	කොටඹුලේ	සැම මාසයේම 2 වෙනි ඉරිදු
උඩපොල	දේවාලේ පොල	සැම මාසයේම 1 වෙනි ඉරිදු
උඩපොල	ඉහල උඩපොල	සැම මාසයේම 2 වෙනි ඉරිදු
උඩපොල	ගල්ලෙනහිලේ	සැම මාසයේම 3 වෙනි ඉරිදු
උඩපොල	අඹකොල්ල	සැම මාසයේම 4 වෙනි ඉරිදු
ඇගල්ල	ඇගල්ල	සැම මාසයේම 1 වෙනි ඉරිදු
ඇගල්ල	වදකඩ	සැම මාසයේම 2 වෙනි ඉරිදු
උඩපොල ඕනෑම කොටසේ (නැගෙනහිර)		
පොල් පිටිය	පොල් පිටිය	සැම මාසයේම 1 වෙනි ඉරිදු
පොල් පිටිය	වැල්ලැව	සැම මාසයේම 2 වෙනි ඉරිදු
මඩලාගම	බන්දුව	සැම මාසයේම 1 වෙනි ඉරිදු
මඩලාගම	බරුලියද්ද	සැම මාසයේම 2 වෙනි ඉරිදු
පොල් ගහවෙල	දේවගොල්ල	සැම මාසයේම 1 වෙනි ඉරිදු
පොල් ගහවෙල	ඇපාකන්ද	සැම මාසයේම 2 වෙනි ඉරිදු
කොල් එරේ	ආරාගොඩ	සැම මාසයේම 1 වෙනි ඉරිදු
කොල් එරේ	දෙනගමුව	සැම මාසයේම 2 වෙනි ඉරිදු
පනලිය	පනලිය	සැම මාසයේම 1 වෙනි ඉරිදු
පනලිය	ගොඹිගොමුව	සැම මාසයේම 2 වෙනි ඉරිදු
පනලිය	කරදන	සැම මාසයේම 3 වෙනි ඉරිදු
පනලිය	කුලීපිටිය	සැම මාසයේම 4 වෙනි ඉරිදු
ගල් බොඩගම	ගල් බොඩගම	සැම මාසයේම 1 වෙනි ඉරිදු
ගල් බොඩගම	ගල් බොඩගම (අරඹිපොල)	සැම මාසයේම 2 වෙනි ඉරිදු
මෝරුගම	මෝරුගම	සැම මාසයේම 1 වෙනි ඉරිදු
මෝරුගම	පුහුටිය	සැම මාසයේම 2 වෙනි ඉරිදු
මෝරුගම	ගේගොමුවාකන්ද	සැම මාසයේම 3 වෙනි ඉරිදු
උඩකහ නැගෙනහිර කොටසේ		
වදුව	වදුව	සැම මාසයේම 1 වෙනි ඉරිදු
වදුව	නුක්කොමුව	සැම මාසයේම 2 වෙනි ඉරිදු
උඩුමුල්ල	උඩුමුල්ල	සැම මාසයේම 1 වෙනි ඉරිදු
උඩුමුල්ල	පන්තල	සැම මාසයේම 2 වෙනි ඉරිදු
ඉහලවැත්තාව	ඉහලවැත්තාව	සැම මාසයේම 1 වෙනි ඉරිදු
ඉහලවැත්තාව	දිවුල් ගහකොටුව	සැම මාසයේම 2 වෙනි ඉරිදු
පොරොඩල	වඩුවාව	සැම මාසයේම 1 වෙනි ඉරිදු
යටිගල් ඔළුව	යටිගල් ඔළුව	සැම මාසයේම 1 වෙනි ඉරිදු
කොහොලාන	ගලනරේ	සැම මාසයේම 1 වෙනි ඉරිදු
කොහොලාන	වලකුඹුර	සැම මාසයේම 2 වෙනි ඉරිදු
නුගවෙල	කොහොලාන	සැම මාසයේම 3 වෙනි ඉරිදු
ගල් ගමුව	අභියදෙනිය	සැම මාසයේම 1 වෙනි ඉරිදු
ගල් ගමුව	ගල් ගමුව	සැම මාසයේම 1 වෙනි ඉරිදු
ගල් ගමුව	විල්ගොමුව	සැම මාසයේම 2 වෙනි ඉරිදු
ගල් ගමුව	කන්දේ ගෙදර	සැම මාසයේම 3 වෙනි ඉරිදු
උඩකහ දකුණු කොටසේ		
පහලතලල් පිටිය	කොස් සිත්ත	සැම මාසයේම 1 වෙනි ඉරිදු
පහලතලල් පිටිය	ගොන්ඩුවාව	සැම මාසයේම 2 වෙනි ඉරිදු
අලවුව	අලවුව	සැම මාසයේම 1 වෙනි ඉරිදු
අලවුව	හපුගහගෙදර	සැම මාසයේම 2 වෙනි ඉරිදු
අලවුව	වැරැල්ලගම	සැම මාසයේම 3 වෙනි ඉරිදු
මීරිහෙලිය	ගල් පොත්තේ පොල	සැම මාසයේම 1 වෙනි ඉරිදු
මීරිහෙලිය	මීරිහෙලිය	සැම මාසයේම 2 වෙනි ඉරිදු
මීරිහෙලිය	පරමාටුල්ල	සැම මාසයේම 3 වෙනි ඉරිදු
ඉහලකලල් පිටිය	පාතාල	සැම මාසයේම 1 වෙනි ඉරිදු
ඉහලකලල් පිටිය	නුමුළුව	සැම මාසයේම 2 වෙනි ඉරිදු
ඉහලකලල් පිටිය	මාබෝ පිටිය	සැම මාසයේම 3 වෙනි ඉරිදු
කැප් පිටිවලාන	මඩවල	සැම මාසයේම 1 වෙනි ඉරිදු
ඉඹුල්ගොඩ	කැප් පිටිවලාන	සැම මාසයේම 2 වෙනි ඉරිදු
අඹකෝව	ඉඹුල්ගොඩ	සැම මාසයේම 1 වෙනි ඉරිදු
උඩකැකුලාවල	අඹකෝව (වැවගහවත්ත)	සැම මාසයේම 1 වෙනි ඉරිදු
වැවල	නුජ්ජෝමුව	සැම මාසයේම 1 වෙනි ඉරිදු
වැවල	බෝගහවත්ත	සැම මාසයේම 1 වෙනි ඉරිදු
බෝගහවත්ත	නවතල් වත්ත	සැම මාසයේම 2 වෙනි ඉරිදු
බෝගහවත්ත	බෝගහවත්ත	සැම මාසයේම 1 වෙනි ඉරිදු
බෝගහවත්ත	ගල් දෙනිය	සැම මාසයේම 2 වෙනි ඉරිදු
උඩකහ බස්නාහිර කොටසේ		
පරනගම	පරනගම	සැම මාසයේම 1 වෙනි ඉරිදු
පරනගම	මස්තෝරුව	සැම මාසයේම 2 වෙනි ඉරිදු
පරනගම	ඇපලදෙනිය	සැම මාසයේම 3 වෙනි ඉරිදු
පරනගම	කුඩගම්මන	සැම මාසයේම 4 වෙනි ඉරිදු
අතුරුවල	අතුරුවල	සැම මාසයේම 1 වෙනි ඉරිදු
අතුරුවල	පිලිගල	සැම මාසයේම 2 වෙනි ඉරිදු
දඹදෙනිය	දඹදෙනිය	සැම මාසයේම 1 වෙනි ඉරිදු
දඹදෙනිය	උඩවෙලවත්ත	සැම මාසයේම 2 වෙනි ඉරිදු
දඹදෙනිය	කිතලදෙනිය	සැම මාසයේම 3 වෙනි ඉරිදු
මාරුව	මුතුගල	සැම මාසයේම 1 වෙනි ඉරිදු
මාරුව	පොතුපිටිය	සැම මාසයේම 2 වෙනි ඉරිදු
මැටියගනේ	මැටියගනේ	සැම මාසයේම 1 වෙනි ඉරිදු
මැටියගනේ	පැලවත්ත	සැම මාසයේම 2 වෙනි ඉරිදු

ගම්පුරාද නිලධාරීන් පදනම

සංවිධාන ඇතිවීමේ මධ්‍යස්ථානය

සංවිධාන ඇතිවීමට නියමිතව තිබෙන දින

උඩුකහ උතුරු කොටසේ

මැදගොඩ	..	මැදගොඩ
මැදගොඩ	..	කිවුල්ගල්ල
ඇඹලාපොල	..	ඇඹලාපොල
ඇඹලාපොල	...	ඕතර බෙම්බුල්ලේගොදර
කරලප්පොල	..	පිත්තපොලේ
කරලප්පොල	..	අඩගම්මන
කරලප්පොල	..	බඩුරුගම
කරලප්පොල	..	කළුන්දගොදර
රම්බුතුගල	..	දම්පැලැස්ස
රම්බුතුගල	...	රම්බුතුගල
රම්බුතුගල	..	දිගන්දෙතිය
කාරම්මල	..	කාරම්මල
කාරම්මල	..	රනාවත්ත
කාරම්මල	..	සාල්වැල්ල
කාරම්මල	..	පොල්වත්තේගොදර
කිනිගත්පිටිය	..	කඩගපොල
කිනිගත්පිටිය	..	පහඹුණේ
කිනිගත්පිටිය	..	වල්පිටිගොදර
නුගගහගොදර	..	පොල්ගහයාය
නුගගහගොදර	..	නුගගහගොදර
පැත්තැතිගොඩ	..	පැත්තැතිගොඩ
ගණේගොඩ	..	මීවැව බෙම්බුල්ලේගොදර
ගණේගොඩ	...	විසාදේගම
මීවැව	...	මීවැවකොත්ගහකොටුව
මීවැව	...	මීවැව කොටගල

මුහුදුවැනි කොටසේ

ඇටම්පොල	..	ඇටම්පොල
ඇටම්පොල	...	කොවුල්වැව
පනාවිටිය	..	දැනව පහලගම
පනාවිටිය	..	දැනව ඉහලගම
පනාවිටිය	..	පනාවිටිය
පනාවිටිය	...	දීකිරිකැව
මුරුතැන්ගේ	..	මුරුතැන්ගේ ඉහලගම
ගල්ගම්බුල්ල	...	මුරුතැන්ගේ පහලගම
ගල්ගම්බුල්ල	..	ගල්ගම්බුල්ල
ගල්ගම්බුල්ල	..	මිසිපියන්වෙල
වැවගම	...	වැවගම
වැවගම	..	පොත්තේවෙල
කවුචන්තේවෙල	..	කවුචන්තේවෙල
කවුචන්තේවෙල	..	කුකුලාකඩ
වඩුගොදර	...	වඩුගොදර
වඩුගොදර	...	වත්තේගොදර
වඩුගොදර	..	වාද්දේගොම
දියගොදර	..	පිටදෙතිය
දියගොදර	...	දියගොදර පහලවත්ත
දියගොදර	...	දියගොදර ඉහලවත්ත
දියගොදර	...	දියගොදර ඉහළකොහොට

කඩුගම්පොල ගත්පත්තුව මැදදකුළිය කොටසේ

පහලපොකුවැව	...	පොකුවැව
පහලපොකුවැව	...	පොල්පිටිය
ඉහලපොකුවැව	...	බෝගුම්බුල්ල
ඉහලපොකුවැව	...	පල්ලේගොදර
අරක්සාල	...	අරක්සාල
අරක්සාල	..	කැකුනගොල්ල
නොත්තියොලගොදර	..	නොත්තියොලගොදර
නොත්තියොලගොදර	..	අලුසිටියාව
කරන්ගමුව	...	දළපහගම
කරන්ගමුව	..	කරන්ගමුව
කරන්ගමුව	..	කරන්ගමුව
අනුක්කණේ	..	අනුක්කණේ
අනුක්කණේ	..	උණලිය
ගොඩගම	...	ගොඩගම
කුර්තොටුව	...	කුර්තොටුව
මොල්ලියොඩ	...	ගොරොම්බාව
මොල්ලියොඩ	..	කොසගල්ල

සවිසහකොටසේ (දකුණ)

බිහල්පොල	..	බිහල්පොල
බිහල්පොල	..	ගනන්ගමුව
බට්ටියොඩ	..	පුගල්ල
බට්ටියොඩ	..	වහුම්බ
තක්කවත්ත	..	තක්කවත්ත
තක්කවත්ත	..	රනන්ගල්ල
ඇත්තෝරුව	..	ඇත්තෝරුව
ඇත්තෝරුව	..	තවලන්දන
ගත්ගමුව	..	ගත්ගමුව
ගත්ගමුව	...	යාකරවත්ත

..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද
..	සෑම මාසයේම	4වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද
..	සෑම මාසයේම	4වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද
..	සෑම මාසයේම	4වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද

..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද
..	සෑම මාසයේම	4වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද
..	සෑම මාසයේම	4වෙනි	ඉපිද

..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද
..	සෑම මාසයේම	4වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	සෙනසුරාද
..	සෑම මාසයේම	2වෙනි	සෙනසුරාද
..	සෑම මාසයේම	3වෙනි	සෙනසුරාද
..	සෑම මාසයේම	4වෙනි	සෙනසුරාද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	සෙනසුරාද
..	සෑම මාසයේම	4වෙනි	සෙනසුරාද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද

..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද
..	සෑම මාසයේම	3වෙනි	ඉපිද
..	සෑම මාසයේම	4වෙනි	ඉපිද
..	සෑම මාසයේම	1වෙනි	සෙනසුරාද
..	සෑම මාසයේම	2වෙනි	සෙනසුරාද
..	සෑම මාසයේම	3වෙනි	සෙනසුරාද
..	සෑම මාසයේම	4වෙනි	සෙනසුරාද
..	සෑම මාසයේම	1වෙනි	ඉපිද
..	සෑම මාසයේම	2වෙනි	ඉපිද

ගම්මුද්‍රාද නිදහසේ පළාත

ගංවඩු ගැසීමේ මධ්‍යස්ථානය

ගංවඩු ගැසීමට නියමකර තිබෙන දින

සටහන කෝරළේ (දකුණ)

කුලියාපිටිය න ස	අස්සැද්දුම	සැම මාසයේම 1වෙනි සෙනසුරාද
කුලියාපිටිය න ස	පල්ලෙපිටිය	සැම මාසයේම 2වෙනි සෙනසුරාද
කුලියාපිටිය න ස	කදුරුගස්ගේන	සැම මාසයේම 3වෙනි සෙනසුරාද
දෙලන	කඩුපොත	සැම මාසයේම 4වෙනි ඉරිද
දෙලන	දෙලන	සැම මාසයේම 2වෙනි ඉරිද
දෙලන	පිදුම	සැම මාසයේම 3වෙනි ඉරිද
දෙලන	තුම්මේදර	සැම මාසයේම 4වෙනි ඉරිද

සටහන කෝරළේ (උතුර)

ඉහළගොමුගොමුව	ඇපලදෙකිය	සැම මාසයේම 1වෙනි ඉරිද
ඉහළගොමුගොමුව	ගොමුගොමුව	සැම මාසයේම 2වෙනි ඉරිද
කඹුරපොල	කඹුරපොල	සැම මාසයේම 3වෙනි ඉරිද
කඹුරපොල	කඩවලගෙදර	සැම මාසයේම 4වෙනි ඉරිද
මල්වානෙගෙදර	මල්වානෙගෙදර	සැම මාසයේම 1වෙනි සෙනසුරාද
මල්වානෙගෙදර	ඹුනමල්දෙකිය	සැම මාසයේම 2වෙනි සෙනසුරාද
අනුක්කන්ගොන	මගුලාගම	සැම මාසයේම 3වෙනි සෙනසුරාද
ගේනෙගෙදර	ගේනෙගෙදර	සැම මාසයේම 4වෙනි සෙනසුරාද

කරදාපත්තු කෝරළේ

දහතුන්ගෙදර	දහතුන්ගෙදර	සැම මාසයේම 1වෙනි ඉරිද
මාදුපිටිය	මාදුපිටිය	සැම මාසයේම 2වෙනි ඉරිද
බරම්පොල	බරම්පොල	සැම මාසයේම 3වෙනි ඉරිද
පිහිහිය	පිහිහිය	සැම මාසයේම 4වෙනි ඉරිද
කරදව	කරදව	සැම මාසයේම 1වෙනි සෙනසුරාද
තාරණ	තාරණ	සැම මාසයේම 2වෙනි සෙනසුරාද
තාරණ	පහිවෙල	සැම මාසයේම 3වෙනි සෙනසුරාද
කැලාගෙදර	කැලාගෙදර	සැම මාසයේම 4වෙනි සෙනසුරාද

කිනියම කෝරළේ

බිංහිරිය	බිංහිරිය	සැම මාසයේම 1වෙනි ඉරිද
මාමුනාව	මාමුනාව	සැම මාසයේම 2වෙනි ඉරිද
කුඩකොලව	කුඩකොලව	සැම මාසයේම 3වෙනි ඉරිද
බුත්මණසාගම	බුත්මණසාගම	සැම මාසයේම 4වෙනි ඉරිද
මානෙලෙම්බුව	මානෙලෙම්බුව	සැම මාසයේම 1වෙනි සෙනසුරාද
ගොන්තියපොල	ගොන්තියපොල	සැම මාසයේම 2වෙනි සෙනසුරාද
කිනියම	කිනියම	සැම මාසයේම 3වෙනි සෙනසුරාද
ගල්වැව	ගල්වැව	සැම මාසයේම 4වෙනි සෙනසුරාද

ගහම්පත්තු කෝරළේ

වීරකොඩියාන	වීරකොඩියාන	සැම මාසයේම 1වෙනි ඉරිද
හිරුවල්පොල	හිරුවල්පොල	සැම මාසයේම 2වෙනි ඉරිද
ඉහලකලුගම	ඉහල කලුගම	සැම මාසයේම 3වෙනි ඉරිද
ඉහලකලුගම	මිල්හාර	සැම මාසයේම 4වෙනි ඉරිද
වැල්ලුරාව	වැල්ලුරාව	සැම මාසයේම 1වෙනි සෙනසුරාද
කඩගමුව	කඩගමුව	සැම මාසයේම 2වෙනි සෙනසුරාද
වතුචත්ත	වතුචත්ත	සැම මාසයේම 3වෙනි සෙනසුරාද
දුම්මලසුරිය	දුම්මලසුරිය	සැම මාසයේම 4වෙනි සෙනසුරාද
දුම්මලසුරිය	සියඹලගස් රූප්ප	සැම මාසයේම 1වෙනි ඉරිද
ගහම්වෙල	ගහම්වෙල	සැම මාසයේම 2වෙනි ඉරිද
ගහම්වෙල	ආතුන්ගහකොටුව	සැම මාසයේම 3වෙනි ඉරිද
කරදාවිල	කරදාවිල	සැම මාසයේම 4වෙනි ඉරිද
කප්පත්ගමුව	කප්පත්ගමුව	සැම මාසයේම 1වෙනි සෙනසුරාද
කප්පත්ගමුව	කිරුවාව	සැම මාසයේම 2වෙනි සෙනසුරාද
කප්පත්ගමුව	පරනගම	සැම මාසයේම 3වෙනි සෙනසුරාද

කඩුගම්පල කෝරළේ (උතුර)

මාමෙල	කොස්සෙන	සැම මාසයේම 4වෙනි සෙනසුරාද
දිගල්ල	දිගල්ල	සැම මාසයේම 1වෙනි ඉරිද
දික්හාර	දික්හාර	සැම මාසයේම 2වෙනි ඉරිද
එලනලව	එලනලව	සැම මාසයේම 3වෙනි ඉරිද
කබලාව	කබලාව	සැම මාසයේම 4වෙනි ඉරිද
කුඹල්වල	කුඹල්වල සහ පල්ලෙවෙල	සැම මාසයේම 1වෙනි සෙනසුරාද

කඩුගම්පල කෝරළේ (දකුණ)

උඩුබද්දව	උඩුබද්දව	සැම මාසයේම 2වෙනි සෙනසුරාද
උඩුබද්දව	ඹුක්කැහැපොල	සැම මාසයේම 3වෙනි සෙනසුරාද
බිබිලාදෙකිය	බිබිලාදෙකිය සහ වල්පිටගම	සැම මාසයේම 4වෙනි සෙනසුරාද
දුනකදෙකිය	තවසිගහවත්ත සහ උඩවෙල	සැම මාසයේම 1වෙනි ඉරිද
පලුගමුව	පලුගමුව	සැම මාසයේම 2වෙනි ඉරිද
උඩදෙකිය	උඩදෙකිය	සැම මාසයේම 3වෙනි ඉරිද
මාහිම්පිටිය	මාහිම්පිටිය	සැම මාසයේම 4වෙනි ඉරිද
දක්ඛගමුව	දක්ඛගමුව	සැම මාසයේම 1වෙනි සෙනසුරාද

මැපත්තු කෝරළේ (බස්නාහිර)

ඊරියගොල්ල	ඊරියගොල්ල	සැම මාසයේම 2වෙනි සෙනසුරාද
ඊරියගොල්ල	උඩුගම	සැම මාසයේම 3වෙනි සෙනසුරාද
මිහිඟපොල	කිතලාහිරියාව	සැම මාසයේම 4වෙනි සෙනසුරාද
මිහිඟපොල	ගේන්ගාව සහ තොලුඹගම්මන	සැම මාසයේම 1වෙනි ඉරිද
නාහිරිත්තත්තකඹවෙල	කදානෙගෙදර	සැම මාසයේම 2වෙනි ඉරිද
නාහිරිත්තත්තකඹවෙල	ගොරකැපොල	සැම මාසයේම 3වෙනි ඉරිද
බෝවත්ත	බෝවත්ත	සැම මාසයේම 4වෙනි ඉරිද
නාදලුගමුව	නාදලුගමුව	සැම මාසයේම 1වෙනි සෙනසුරාද
ඇලබිහගම	ඇලබිහගම	සැම මාසයේම 2වෙනි සෙනසුරාද
ගල්සාය	ගල්සාය	සැම මාසයේම 3වෙනි සෙනසුරාද
කදිගෙරපොල	කදිගෙරපොල	සැම මාසයේම 4වෙනි සෙනසුරාද

4 B ம மாநிரிப்பத்திரம்

1949 ம ஆண்டின் 3 ம இலக்க இந்நியர், பாகில்தானிகள (பிரஜா உரிமை) சட்டம்

சட்டத்தின் 10 ம பிரிவினையடி அறிவித்தல்

1949 ம ஆண்டின் 3 ம இலக்க இந்நியர், பாகில்தானிகள (பிரஜா உரிமை) சட்டத்தின் 4 ம பிரிவின (1) ம, (2) ம உட்பிரிவுகளின்படி இதன்கத்துள்ள அட்டவணியிற் செய்யப்பட்ட விண்ணப்பம் ஒவ்வொன்றையும் அங்கீகரிக்கும் கட்டணையை, இவ்வறிவித்தல் திகதி தொடக்கம் ஒரு மாத காலத்துக்குள் பொது ஜனங்கள் எவரிடமேனுமிருந்து அதற்கைய கட்டி பிறப்பித்தற்கு மாறா யாதேனும் எழுத்துமூலமான தடையும் அதற்கு ஆதாரமான நியாயங்களையும் உண்மைகளையும்பற்றிய அறிக்கையும் ஒருமித்து எமக்குக் கிடைத்தாலன்றி யான பிறப்பிப்பென்னு இந்நியர், பாகில்தானிகளைப் பதிவுசெய்யும் கொமிஷனா கேபேட் ஏனென்ற தென்னக்கூன ஆசிரிய யான அச்சட்டத்தின் 10 ம பிரிவினையடி இத்தால் அறிவித்தல் கொடுக்கிறேன்.

தடைசூறும் அறிக்கை ஒவ்வொன்றிலும் தடைசூறுபவரின முழுப்பெயரும் விலாசமும் இடப்பட வேண்டும்.

கொழும்பு,
1954 ம ஜூன் 14 ந் உ.

எச. இ தென்னக்கூன்,
இந்நியர் பாகில்தானிகளைப்
பதிவுசெய்யும் கொமிஷனா

அட்டவணை

விண்ணப்ப இலக்கமும் திகதியும்	இலக்கப் பிரஜையாகப் பதிவுசெய்யும்படி விண்ணப்பஞ் செய்பவரின் பெயரும் விலாசமும்	விண்ணப்பஞ்செய்பவர் இலக்கப் பிரஜையாகத் தமமைப் பதிவுசெய்யும் பொழுதே, இலக்கப் பிரஜையாகப் பதிவுசெய்யு விண்ணப்பஞ்செய்பவர் கோரும் ஒவ்வொருவரின் பெயரும் இன முறையும்
O 1237—25 8 50	நாராயணன் நாயர் கிருஷ்ணன் நாயர், சிறி பார்மசி, பன்னலை	பழனிமமா (மனைவி), சரோசினி அம்மா (மகன்), தியாகராசா (மகன்)
C 1526—19.10.50	முத்துவேரன் மனுஎஸ், 124, வட்டக்கெதற, மகாரகம்	செவந்திபூ (மனைவி) மாரியாய (மகன்), கோபதி (மகன்), சரசுவதி (மகன்)
O 3229—21.6.51	கறுப்பன் கிருஷ்ணன், 107/3, இந்நியப்பிட்டி வீதி கொழும்பு 13	சந்தனமமா (மனைவி)
C 3265—1 5.51	மொனங்கில கிருஷ்ணன் அச்சுதன், 27/3, சென்ற மேரி ஒழுங்கை, மட்டக்குளியார், முகத்துவாரம், கொழும்பு	காளியம்மா (மனைவி), புகழவேணி (மகன்), இராம சந்திரா (மகன்), அசோகன் (மகன்), லலிதா (மகன்)
O 3290—17.6.51	கறுவதி பாபுசூட்டி மாதவன், 480/99 காலி வீதி, வெள்ளவத்தை, கொழும்பு 6	எமலின நோனா (மனைவி), சுபத்திரா (மகன்), கருணா கரன் (மகன்), சந்திராவதி (மகன்)
I 4—14 8 50	வீமன் பாலசுப்பிரமணியம், நீர் வீழ்ச்சி மின்சாரத் திட்டம் (கராச) நோட்டன் பிரிட்சு	சிலம்பு அம்மா (மனைவி), விஜயலக்ஷ்மி, யுவதிசிறீமதி (பிள்ளைகள்)
I 181—12.10 50	சிதம்பரம் முத்துசாமி கந்தசாமிப் பிள்ளை, இறகசாவா கடை வீதி, நாவலப்பிட்டி	அழகம்மா (மனைவி), தாமலிங்கம் அல்லது நடராசா (மகன்), முத்துலக்ஷ்மி அல்லது செல்லம்மா (மகன்)
I 5533—29.7.51	பழனி வெற்றி, உலப்பனை தோட்டம், உலப்பனை	சிகப்பி (மனைவி), வள்ளியம்மை அல்லது ஆராய (மகன்), கறுப்பாய அல்லது வீராய (மகன்), செல்லம்மா (மகன்), சுப்பையா (மகன்)
J 2487—22.4.51	பழனியாண்டி செல்லன், அட்டமல பீக் தோட்டம், மலை கேலியா	வீரம்மா (மனைவி), செல்லம்மா (மகன்)
J 8619—3.6.51	செட்டியப்பன் சண்முகம், அட்டமல பீக் தோட்டம், மலை கேலியா	இராசலெசுமி அல்லது இராசலக்ஷ்மி (மனைவி), செல்வ நாயகம் (மகன்), மோகனராஜ (மகன்)
K 909—25.10.50	நல்லன் முருகன், தரவெல தோட்டம், மேற பிரிவு, டிக்கோயா	சுப்பிரமணியம் (மகன்)
K 3317—15 6.51	சீனையா வீரபுத்திரன் அல்லது ஆறுமுகம், 325 ம இல முக்கிய வீதி, அறரன்	தங்கம்மா (மனைவி), பரமேசுவரி (மகன்)
L 1155—24.12 50	மாயன் கறுப்பன், ஆமலிப் பிரிவு, நயப்பனைத் தோட்டம், புசல்லாவை	வையி (மனைவி)
L 1172—24.12.50	முத்து வீரன் சிதம்பரம், ஆமலிப் பிரிவு, நயப்பனைத் தோட்டம், புசல்லாவை	பொன்னமுதி (மனைவி), சின்னக்கமலம் (பிள்ளை)
L 1244—13.11 50	கறுப்பன் சுப்பையா, குறுநடுவத்தைத் தோட்டம், கம்பனை	காவேரி (மனைவி)
L 1357—13.11 50	சந்தனம் அந்தோனி, குறுநடுவத்தை, கம்பனை	சூசைமாரி (மனைவி)
L 2244—11.3.51	பம்பயன் சபாபதி, சொமசெட் தோட்டம், உட்கெந தென்கை, கம்பனை	பச்சியம்மா (மனைவி); நாயகம், செல்லம் (பிள்ளைகள்)
L 3483—1 5.51	சனானி சுப்பையா, காசில மிலக தோட்டம், கம்பனை	பிச்சாய (மனைவி); இராசம்மா (பிள்ளை), பூரணம், மகேசுவரி (பிள்ளைகள்)
L 3519—4 5 51	பழனியாண்டி பொன்னையா, காசில மிலக தோட்டம், கம்பனை	மெய்யத்தான (மனைவி), காளியம்மா, அழகு, மருதாய, செல்வராஜ (பிள்ளைகள்)
L 3529—1.5.51	முத்துக்கறுப்பன் பழனிமுத்து, காசில மிலக தோட்டம் கம்பனை	வேலம்மா (மனைவி), தங்கையா, காந்திமதி, அம்பிகாபதி, சித்திராங்கி, தவப்பிரகாசம், சிவகொழுந்து (பிள்ளைகள்)
L 3591—5.5.51	பெரிய கறுப்பன் பழனிவேல், ஒறியன், கம்பனை	மாரியாய (மனைவி); கறுப்பையா, பெரிய கறுப்பையா, அல்லது தேசிகமாததி (பிள்ளைகள்)
L 4494—2 7.51	பிச்சமுத்து சின்னையா, சோகம் தோட்டம், புசல்லாவை	மங்காய (மனைவி); இரெங்கநாதன் (மகன்), செல்லம்மா (மகன்)
L 4497—2.7.51	முனியாண்டி கறுப்பையா, சோகம் தோட்டம் புசல்லாவை	சிவனம்மா (மனைவி), பம்பயன் (மகன்), சுப்பிரமணியம் (மகன்), தங்கவேலு (மகன்), இராணியம்மா (மகன்), முருகையா (மகன்)
L 4617—16.6 51	இராமலிங்கம் வெற்றிவேல், மிலக போரெசு தோட்டம், புசல்லாவை	இலெசுமி (மனைவி)

விண்ணப்ப இலக்கமும் திகதியும்	இலங்கை பிரஜையாகப் பதிவுசெய்யும்படி விண்ணப்பம் செய்தவரின் பெயரும் விலாசமும்	பதிவுசெய்யும் பொழுதே, இலங்கை பிரஜையாகப் பதிவுசெய்ய விண்ணப்பம் செய்தவர்களுக்கும் ஓய்வொருவரின் பெயரும் இன முறையும்
L 7798—9 7 51	சிதம்பரம் பிள்ளை முதலாசாமி, இறகசாவா தோட்டம், நாவலப்பிட்டி	மீனாம்பாள (மனைவி), சிவலிங்கம் (மகன்), தியாகராசா (மகன்)
L 8253—7 6 51	வைத்தி கறுப்பையா, பழைய நிலம் பே தோட்டம், கல்கா	சினையப்பிள்ளை (மனைவி), நாகமுத்து, சிவனு, பாவாதி (பிள்ளைகள்)
V 2560—15 3 51	பழையாண்டி முதலாசாமி கறுப்பன், அன்பா பிரிவு, பசறைக் கூட்டம், பசறை	இசைக்கமமா (மனைவி)
X 936—30 11.50	இராமசாமி மருதமுத்து, கிணலன், எல்ல	பாப்பு (மனைவி), நீலவதி (மகன்), பாப்பாய (மகன்), கோவிந்தசாமி (மகன்), மீனாசாமி (மகன்), கண்ணமமா (மகன்)
X 941—30 11.50	அழகன் சுப்பிரமணியம், கிணலன், எல்ல	இருளாய (மனைவி), அமராவதி, சிலம்பரம், தாமலிங்கம், கதிரவேலு (பிள்ளைகள்)
X 942—30 11 50	வீரன் கண்ணையாரம், கிணலன், எல்ல	இலெட்சுமி (மனைவி), குப்பாய (மகன்), சுப்பராயன் (மகன்), பூங்கம (மகன்)
X 4449—23 6.51	நாசகிமுத்து சினையசாமி, கிணலன் தோட்டம், அபுத்தலை	பாப்பு (மனைவி)
X 4630—30.6.51	இராம கவுண்டன் இரெங்கசாமி, வியனகாவெல்ல தோட்டம், பண்டாரவளை	பொமலம் (மனைவி); இராமகவுண்டன் (பிள்ளை)
X 4678—30 6 51	சுப்பையா அழகிரி, வியனகாவெல்ல தோட்டம், பண்டார வளை	சொரணம் (மனைவி), சண்முகம், இராமையா, பொன்னையா கண்ணியம்மா, சுப்பையா, கந்தசாமி, கறுப்பண்ணன் பழையம்மா, சுப்பிரமணியம் (பிள்ளைகள்)
X 4740—10.7.51	வீரன் பிச்சைக்காரன், வியனகாவெல்ல தோட்டம், பண்டாரவளை	பிச்சாய (மனைவி), தியாகராசா, ஜெயலெட்சுமி (பிள்ளைகள்)
X 6753—22 7 51	கறுப்பன் அங்கமுத்து, புரேசசிவ தோட்டம், வெலி மடை	கங்கம்மா (மனைவி), முத்து (பிள்ளை)
X 7042—29 7 51	சினையா மாறிமுத்து. நெல்லுவாத தோட்டம், பண்டார வளை	பிச்சாய (மனைவி), சிவபாகசியம் (மகன்), அன்னபூரணம் (மகன்), செல்வராசா (மகன்), சச்சிதானந்தன் (மகன்)
Z 42—3 1 51	கோவிந்தன் ஜி இராசா, பூனகல்ல கூட்டம், பூனகல், பண்டாரவளை	தெய்வானையம்மா (மனைவி), சரசுவதி (மகன்)
Z 160—7 5 51	பூவன் வீரப்பன் துரைசாமி, பிலாகலூ தோட்டம், கீழப் பிரிவு, அபுத்தலை	சினையப்பிள்ளை (மனைவி), செல்வம், தெய்வானை (பிள்ளைகள்)
Z 309—3 6 51	பி. ஆண்டி பெரமாய, பிலாகலூ தோட்டம், அபுத்தலை	கணேசன் (மகன்), இராசரத்தினம் (மகன்), சீதை (மகன்), செல்லமணி (மகன்)
Z 764—20 6 54	பிச்சை அன்று தேவதாசன், விசாரகல் தோட்டம், அபுத்தலை	கதிரவேல், நீலசசி, தம்பிராசா (பிள்ளைகள்)
Z 2184—3 7.51	ஆவடை குமுந்தவேல், தொட்டுலாகல் தோட்டம், அபுத்தலை	சிலம்பாய (மனைவி), இராசகோவால் (மகன்)
Z 5219—30.7 51	வேதநாயகம் செல்லத்தூரை, பெரகல் தோட்டம், அபுத்தலை	பரிமளம் (மனைவி), சரசுவதி (மகன்), விசாலாட்சி (மகன்)
BB 7—19 10.50	வேல் பெரியசாமி, மசென் தோட்டம், பலாங்கொடை	சந்தனம் (மனைவி), துரைசாசா, நடராசா, பொன்னுத துரை, செளந்தரம்மா, செல்லத்தூரை (பிள்ளைகள்)
BB 2059—13.5 51	இராமன் பெரிய வேலு, கிணலன், பலாங்கொடை கூட்டம், போகவந்தலாலை	தெய்வானை (மகன்)

விளம்பரங்கள்

1954 ம் ஆண்டு கதிர்காம எசல உற்சவம்

இத்தால பொது சனங்கள் எல்லோரும் அறிய வேண்டியது யாதெனில் மேற் சொல்லப்பட்ட உற்சவம் ஆடி மாதம் 1 ந் திகதி ஆரம்பமாகி ஆடி மாதம் 17 ந் திகதி முடிவடையும்

ஏ பீ எஸ் என் பிள்ளையாசாமி,
ஊவா மாகாண அதிபர்

வகுளைக் கச்சேரி,
1954 ம் (ஆ) ஜூன் ஆனிமீ 5 ந் உ.

1954 ம் ஆண்டு கதிர்காம எசல உற்சவம்—தற்காலிக மின்சார வசதிகள்

இத்தால சகலருமறிய வேண்டியது—கதிர்காமத்தில் எசல உற்சவம் நிகழும் காலத்தில் பொது இடத்தில் மின்சார சக்தி பணத்திற்காக அல்லது ஏதேனும் கைமாறு விருமபி கொடுப்பவா எவரும் என்னிடத்தில் உத்தரவுச் சீட்டுப் பெறுதல் வேண்டும்.

ஆனி மாதம் 20 ந் திகதிக்குள் (20 6 54) உத்தரவுச் சீட்டுகளுக்குரிய விண்ணப்பப்-பத்திரங்கள் எனக்கு அனுப்புதல் வேண்டும்

ஏ பீ எஸ் என் பிள்ளையாசாமி,
ஊவா மாகாண அதிபர்.

வகுளைக் கச்சேரி,
1954 ம் (ஆ) ஜூன் ஆனிமீ 5 ந் உ.

எசல உற்சவம் கதிர்காமம்—1954

ஊவா மாகாண அதிபர், ஏ பீ எஸ் என் பிள்ளையாசாமி ஆகிய நாள் 1948 ம் ஆண்டு சித்திரை மாதம் 30 ந் திகதி பிரசுரித்த 9,859 ம் இலக்கம் அரசினர் "கெசெ" பத்திரிகையில் 1948 ம் ஆண்டு சித்திரை மாதம் 16 ந் திகதி இட கதிர்காமம், செல்லக்கதிர்காம யாத்திரை களுக்கென விதிகப்படுத்தப் பட்ட பிரமாணங்களின்படி பின் வரும் இடங்களில் அபிவிருத்திகளுக்கென எல்லாவித பண்புகளும் விற்பனை செய்யலாம் மென நியமிக்கிறேன் —

- (1) பெரிய வீதி, புற வீதி, அவ்வீதிகளை இது முடிவிலும் இன்னகும் வீதிகளிலும் உள்ள நிரந்தரமான கட்டிடங்கள்
- (2) நாக வீதியிலுள்ள கட்டிடங்கள்.
- (3) புத்தன் வீதியில் நாக வீதியைச் சந்திக்கும்படித்திறகு வடக்கே யுள்ள கட்டிடங்கள்,
- (4) கட்டகமுவா வீதியில், திஸ்ஸை—கதிர்காமம் பொதுவேலை துறை வீதியைச் சந்திக்கும்படித்திறகு தெற்கேயுள்ள கட்டிடங்கள்
- (5) திஸ்ஸை—கதிர்காமம் பொதுவேலை துறை வீதியில் கட்டகமுவா சந்திக்கும் வடக்கேயுள்ள கட்டிடங்கள்.
- (6) செல்லக் கதிர்காமத்திலுள்ள நிரந்தர கட்டிடங்கள்
- (7) செல்லக் கதிர்காமத்தில் அதிகாரமுள்ள ஒரு உத்தியோகஸ்தரின் அனுமதியுடன் கட்டப்பட்ட தற்காலிக கட்டிடங்கள்

இந்த அறிவித்தலின் பிரகாரம் வீதியின் மத்தியிலிருந்து 50 அடிகளுக்கு குறைவான வசலமைந்த எக்கட்டிடமும் அவ்வீதியிலுள்ள கட்டிட மெனக் கருதப்படும்

மேற்படி இடங்களில் தவிர விறா வீதிகளில் வேறு எவ்விதத்திலும் வியாபாரம் அனுமதிக்கப்படமாட்டா.

ஏ பீ. எஸ். என். பிள்ளையாசாமி,
ஊவா மாகாண அதிபர்

வகுளைக் கச்சேரி,
1954 ம் (ஆ) ஜூன் ஆனிமீ 5 ந் உ.

1954 ம ஆண்டு கதிர்காம எசல உற்சவம்

ஊவா மாகாண அதிபர் எ டீ எஸ் என புளூனாயகம் ஆதீய நான 1948 ம ஆண்டு சித்திரை மாதம் 30 ந திகதி பிரசுரித்த 9,859 ம இலக்க அரசினர் "கெசெற" பத்திரிகையில் 1948 ம ஆண்டு சித்திரை மாதம் 16 ந திகதி இடட கதிர்காமம், செலலக்கதிர்காம யாததிரை களுக்கென விதிக்கப்பட்ட பிரமாணங்களின் 4 (1) (டி) உப விதிப பிரகாரம் பின்வரும் இடடங்களை யாததிரிகாக்களுக்கு உணவு விவியோ கிக்கவும் விறகவும் நியமிக்கிறேன் —

- (1) பெரிய வீதியிலும், புற வீதியிலுமுள்ள உத்தரவு பெற்ற நிரந்தர கட்டிடங்கள்
- (2) உத்தரவு பெற்ற நிரந்தர கட்டிடங்களும் எம் அங்கீகாரத்துடன் பின்வரும் வீதிகளில் முனவாசல உள்ளவையுமான தற்காலிக கட்டிடங்கள்.
 - (அ) நாகா வீதி
 - (ஆ) கட்டகமுவ வீதியில் திஸை—கதிர்காம வீதி சந்திக்கு மிடகதிரை தெற்கே
 - (இ) திஸை-கதிர்காம பொது வேலைத்துறை வீதியில் கட்ட கமுவ வீதி சந்திக்குமிடத்திற்கு வடக்கே
- (3) எம் உத்தரவிற்கமைய தெயவாணை அமமன கோயில் நிலங்களுக்கான அமைத்த தற்காலிக கட்டிடங்கள்
- (4) எம் உத்தரவு பெற்று செலலக்க கதிர்காமத்தில் அமைக்கப்பட்ட அனுமதிப்பெற்ற நிரந்தர தற்காலிக கட்டிடங்கள்

இந்த அறிவித்தலின் பிரகாரம் வீதியின் மத்தியிலிருந்து 50 அடிகளுக்குறைய முன் வாசலமைந்த எக்கட்டிடமும் அவ்வீதியிலுள்ள கட்டிடமெனக் கருதப்படும்

கதிர்காமம் அல்லது செலலக்கதிர்காம விழா வீதியில் வேறு எவ விடத்திலும் எவவகை உணவு அல்லது பானமோ விற்பனை அல்லது விநியோகம் செய்தலோ கூடாது

எ டீ எஸ் என. புளூனாயகம்,
ஊவா மாகாண அதிபர்.

வதுளைக் கச்சேரி,
1954 ம (ஆ) ஆனிமீ 5 ந உ.

(ஆ) கீழ்க்கண்ட இடங்களில் தற்காலிக வியாபார லதானங்கள் கட்ட உத்தரவு கொடுக்கப்படமாட்டாது

- (1) பெரிய வீதி
- (2) பின் வீதி.
- (3) பின் வீதிக்கும் நாக வீதிக்கும் உட்பட்ட புத்தள ரோட்டு
- (4) பெரிய வீதியையும் பின் வீதியையும் தொடுக்கும் ரோட்டு
- (5) சுப்பிரமணியா கோயிலுக்கும் தெயவாணை அமமன கோயிலுக்கும் அருகாமையிலுள்ள நிலம்.

(இ) பாடி எல்லைக்குள் சங்கிலிப் பாலத்திற்குக் கீழ்ப்பட்ட இடத்தைத் தவிர மற்ற இடங்களில் ஆற்றிலிருந்து 100 யாருக்கு உட்பட பாபா சாபுகள் வைத்திருப்பதற்கு அனுமதிக்கப்பட மாட்டாது

(ஈ) மாடுகள் குளிப்பாட்டும் இடத்திற்குக்கீழே, ஆற்றில் குளிக்கவோ, அல்லது தண்ணீர் அள்ளவோ எவரும் அனுமதிக்கப்பட மாட்டார், நோய் பரவுதலைத் தடுப்பதற்காக சனங்கள் ஆற்றில் குடிக்க குளிக்க, மாடுகள் குளிக்க, குடிக்க பிரத்தியேகமாக குறிக்கப்பட்ட இடங்களிலேயிருந்து தண்ணீரைப் பாக்கி வேண்டும்.

(உ) ஒருவிதமான மோட்டார் வண்டிகளாவது, மாட்டு வண்டிகளாவது, பைக்கிளாவது பாடி எல்லைக்குள் அதிகாரம் பெற்ற உத்தியோகஸ்தரின் உத்தரவின்றி கொண்டுவர அனுமதிக்கப்பட மாட்டாது

(ஊ) ஒருவிதமான தற்காலிக கட்டிடங்கள் செலலக்க கதிர்காம ஆற்றங்கரையிலிருந்து 30 யாருக்குள் கட்டப்பட அனுமதிக்கப்பட மாட்டாது

(எ) எவராருதல மேற குறிப்பிட்ட கட்டுப்பாடுகளுக்கு மீறி நடந்தால் அவர்களுக்கெதிராக வழக்குத் தொடரப்படும்

எ டீ. எஸ் என புளூனாயகம்,
ஊவா மாகாண அதிபர்.

வதுளைக் கச்சேரி,
1954 ம (ஆ) ஆனிமீ 5 ந உ.

1954 ம ஆண்டு கதிர்காம எசல உற்சவம்

1948 ம ஆண்டு சித்திரை மாதம் 30 ந திகதியையும் 1949 ம ஆண்டு ஆடி மாதம் 22 ந திகதியையும் கொண்ட 9,859 ம, 10,000 ம இலக்கங்களை உடைய அரசாங்க "கெசெற" பத்திரிகைகளில் பிரசுரிக்கப்பட்ட கதிர்காமம், செலலக்கதிர்காம யாததிரை கட்டுப்பாடுகளைப் பற்றி பொது சனங்களின் கவனத்திற்கு கொண்டுவரப்படுகிறது

இது சம்பந்தமாக பொது சனங்களுக்கு அறியத்தருவது எனன வென்றால் :

- (அ) தற்காலிக கட்டிடங்கள் ஏதேனும் அதிகாரம் பெற்ற உத்தியோகஸ்தரின் அனுமதியில்லாமல் கதிர்காமம், செலலக்கதிர்காம பாடி எல்லைக்குள் கட்டக்கூடாது.

வனஜந்து பரிபாலனப் பகுதி

விலங்கின் மரவின பாதுகாப்புச் சட்டத்தின் கீழ் ஆக்கப்பெற்ற பிரமாணங்களின் ஆறுவது பிரமாணத்தின் கீழ் உறுகுணை விலப்பது தேசிய வனங்களினுள், 1954 ம ஆண்டு (சுக்ஸர்) ஆவணி மாதம் 1 ந திகதியிலிருந்து (செப்டெம்பர்) புரட்டாதி மாதம் 30 ந திகதிவரை எவரும் பிரவேசிக்க உத்தரவு அளிக்கப்படமாட்டாது என இத்தால் விளம்பரம் செய்யப்படுகிறது.

வன ஜெந்து பரிபாலனப் பகுதி,
1954 ம (ஆ) மே மைகாசிமீ 19 ந உ.